

Ceylon Government Gazette

Published by Authority.

No. 5,708.—FRIDAY, AUGUST 10, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	1437
Western Province ...	1405	Land Resumption Notices...	—
Central Province ...	1411	Notices under Ordinance No. 1 of 1897	Suppl. & 1446
Northern Province ...	1412	Abstracts of Season Reports	1443
Southern Province ...	1414	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	1428	Sales of Arrack, Opium, and Toll Rents	1440
North-Western Province ...	1422	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber	—
Province of Uva ...	1426	Notifications of Close Season, Infected Areas, &c.	1443
Province of Sabaragamuwa ...	—	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,831, W. P.

Colonial Secretary's Office,
Colombo, July 28, 1900.

ON Friday, September 14, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price	
				A.	R.	per Acre.	
						Rs.	
1679	Moragoda	Gonnagahalanda	P. Don Martinus Appuhamy	1	2	2	30
I 417	Galahitiyawa	Preliminary plan 7,826. Situation—Ragam pattu of Alutkuru korale.	Peduru Appu	0	3	2	20
38	Pitipana	Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale.	Henadirage Bach Appu	3	0	35	20
42	Do.	Acharyahena	Madapatage Siman Appu	0	2	36	20
128	Do.	Galpottekele	W. Babbu Singho	5	1	7	20
W 719½	Makewita	Preliminary plan 10,396. Situation—Ragam pattu of Alutkuru korale south.	Mrs. Simon Silva Gunasekera	1	2	35	10
K 664	Godigomuwa	Preliminary plan 10,177. Situation—Palle pattu of Salpiti korale.	W. Podi Singho Appu	0	1	7	20
9110	Eswatta	Preliminary plan 10,607. Situation—Udugaha pattu of Hewagam korale.	W. Don Hendrick	0	3	21	10
U 745	Do.	Godellekele	B. Babanissa	0	0	27	10
9121	Do.	Delgahakumbura	Mahawedage Gabo Naide	0	1	15	10
9122	Do.	Godellalandewatta	do.	0	1	3	10
1405		do.	do.				

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
9070	Preliminary plan 10,602. Akarawita	Situation—Udugaha pattu of Hewagam korale. Galpottakumbura	Detaragamage Carolis	0 0 6	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,831, W. P.

වම් 1900 ක්වු ජුලි මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේ කන්කොරුවේදී.

බස්නාහිර දිසාවේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු සැප්තැම්බර් මස 14 වෙනි දිනවු සිකුරුදු දවල් 12ට කොළඹ කවිවේරුදේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 405. පිහිටීම සියනූකෝරලේ මැදපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	තෙරගෙවි අයගේ නම.	මහත. අ. ර. ප.	අක්කර ගස මිල.
1679	මොරතොඩ	ගොත්තගහලුන්ද	ප. දෙව ම:ර්පිනස් අජප්පාමි	1 2 2	30
I 417	ගලහිටියාව	සිතියම 7,826. පිහිටීම අළුත්කුරුකෝරලේ රාමම්පත්තුව. බුළුගහවත්ත	ජේදුරු අජප්ප	0 3 2	20
38	පිරිපන	සිතියම 7,121. පිහිටීම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. ආචාර්යාණෙන	ග. ඩවර්ප්ප	3 0 35	20
42	එම	ගල්පොත්තේ කැලේ	ම. සිමන් අජප්ප	0 2 36	20
128	එම	කිරිඹේරිය කැලේ	ම. බණ්ඩුසිසිද්දේ	5 1 7	20
W 719½	මේකම්පිට	සිතියම 10,396. පිහිටීම අළුත්කුරුකෝරලේ (දකුණ) රාමම්පත්තුව. බිහේකුඹුරු	සසිමන්සිල්වා ගුණසේකර හාමිනේ	1 2 35	10
K 664	ගොඩගමුව	සිතියම 10,177. පිහිටීම පල්ලිපිටියකෝරලේ පල්ලේපත්තුව. දෙව්වගහ වත්ත	ම. පොඩිසිසිද්දේ	0 1 7	20
9110	ඇස්වත්ත	සිතියම 10,607. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගොඩැල්ල කැලේ	ම. දෙව් කෙනෙදික්	0 3 21	10
U 745	එම	දෙල්ගහ කුඹුර	බ. බඩානියා	0 0 27	10
9121	එම	ගොඩැල්ලලුන්ද වත්තම.	ගබේත්තසිද්දේ	0 1 15	10
9122	එම	එම	එම	0 1 3	10
9070	අකරම්පිට	සිතියම 10,602. සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගල්පොත්තේ කුඹුර	දුන්තරගමගේ කරෝලිස්	0 0 6	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල් උත්තාන්සේගෙන්ද, පිහිටීමේ කොන්දේසි ගැණ බස්නාහිරදිසාවේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුඋර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,
ඩබ්ලිව්. ටී. චේලර්,
මැඩිවලන මහසෙනෙවුකාරිස් වම්ක.

No. 1,832, W. P.

Colonial Secretary's Office,
Colombo, July 30, 1900.

ON Monday, September 17, 1900, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,356. Village—Wewala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
4503	Kapugallehena	Crown	Low jungle	1 1 14	100
Sited in the Kumbuke pattu of Rayigam korale.					
Preliminary plan 10,356. Village—Rerukana.					
M 714	Moragahawatta	Hakuruge Amarisa	Garden	1 1 9	80
8026	Aliyahenapaula	Crown	Field	0 0 7	10
8028	Aliyakeledeniya	do.	Deniya	0 1 8	10
Sited in the Munwattebage pattu of Rayigam korale.					
Preliminary plan 9,634. Village—Wagawatta.					
9216	Patawalalanda	B. R. Gunasekera	Owita and jungle	20 2 30	50
Sited in the Udugaha pattu of Rayigam korale.					

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 6,186. Village—Walagedara.						
E 406	Delgahakanatta	J. Davit Appu and others	Garden	0	0 22	50
8379	Kosgahadeniya	Crown	Owita	2	1 7	20
8380	Henagahawattakele <i>alias</i> Paraketiyamullakele	do.	Jungle	4	1 26	30
I 406	Kahatagahawatta <i>alias</i> Katakandayawatta	Heirs of J. Nicholas Appu and others	Old garden	1	3 33	50
J 406	Do.	Crown	Jungle	0	2 15	20
K 406	Kahatagahawatta <i>alias</i> Katakandayawatta <i>alias</i> Milla-gahawatta	J. Bastian Appuhami and others	Old garden	1	1 38	50
L 406	Do.	do.	do.	0	2 14	50
M 406	Kahatagahawattaowita	Crown	Owita	0	1 29	20
N 406	Do.	do.	do.	0	3 11	20
O 406	Do.	J. Aron Sinno	Old garden	0	1 3	50
P 406	Labuwelgodamillagahawatta	J. Charles	do.	0	3 2	50
S 406	Labuwelgodamillagahawatta-owita	Crown	Owita	0	3 33	20
T 406	Labuwelgodamillagahawatta	Heirs of J. Don Louis	Old garden	2	2 30	50
8383	Galagodawatta	J. Andris and another	do.	1	1 28	50
U 406	Labuwelgodamillagahaowita	Crown	Owita	0	0 21	20
V 406	Labuwelgodamillagahawatta	Heirs of J. Carolis Appuhami	Old garden	2	1 11	50
W 406	Do.	do.	do.	0	2 29	50
X 406	Do.	do.	do.	0	2 39	50
Y 406	Labuwelgodamillagahaowita	Crown	Owita	0	1 0	20
8388	Millagahakattiya	do.	Jungle	3	1 7	20
Z 406	Delgahawatta	J. Abaran	Old garden	1	0 8	50
A 407	Godellawatta	Don Seadoris Wedisingha	do.	0	1 6	50
B 407	Tuduwegawatta	J. Andris and others	do.	2	3 18	50
C 407	Nindaudumulla	J. Abaran	Paddy field	1	2 36	20
Situating in the Iddagoda pattu of Pasdun korale west.						
6994	Dankarehena	Preliminary plan 8,662 Vill age—Kurupita. Crown	Jungle	1	0 30	30
Situating in the Maha pattu south of Pasdun korale east.						
9380	Galabodayawatta	Preliminary plan 10,752. Village—Latpandura. Crown	Paddy field	0	3 6	30
Situating in the Maha pattu north of Pasdun korale east.						

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent for the Kalutara District.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,832, W. P.

වර්ෂ 1900 ජූලි මස 30 වෙනි දින කොළඹ

වහසෙනුතාරිස්ථවනාන්තරයේ කන්තෝරුවේදීය.

කමර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාධිකාරියාණන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ජූලි මස 17 වෙනි දිනට අදාළ වූ 120 කමර කම්බේරියේදී වෙන්දේසිකර එකතුකර ගැනීමට යොදාගන්නා ලදී.

සිතියම 1,356. ගම—වේවල.

කො.	ඉඩමේ නම.	අයිතිකම කියවතො.	අන්දම.	අක්කර		
				මහත. රු. ප.	රු.	
4503	හපුගල්ලේහේන පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ ආණ්ඩුවේ සත්කමය.	රජසත්කම	පහත්කැලේ	1	1 14 100	
සිතියම 10,356. ගම—රේරුකන.						
M 714	මොරගහවත්ත	හකුරුගේ අමාටිය	වත්ත	1	1 9 80	
8026	අලියගේන පාටුල	රජසත්කම	කුඹුර	0	0 7 10	
8028	අලියකැලේ දෙකිය පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ ආණ්ඩුවේ සත්කමය.	එම	දෙකිය	0	1 8 10	
සිතියම 9,634. ගම—වහවත්ත.						
9216	පානවලලන්ද පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ උඩුගහපත්කමය.	බ. රු. ඉණසේකර	මිව්ව සහ කැලේ	20	2 30 50	
සිතියම 6,186. ගම—වලකෙදර.						
E 406	දෙල්ගහකනත්ත	ජ. දුවන්අප්පු සහ තවත් අය	වත්ත	0	0 22 50	
8379	කොස්ගහදෙකිය	රජසත්කම	මිව්ව	2	1 7 20	
8380	හේනගහවත්ත කැලේ නොහොත් පරකැවිය මුල්කැලේ	එම	කැලේ	4	1 26 30	

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන් නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගත මිල. රු.
I 406	කහවගහවත්ත නො	ජ. නිකොලස් අප්පුගේ අයිති	පරණ ඉඩම	1 3 33	50
J 406	නොන් කවකදොවත්ත	කාරයෝ සහ තවත් අය	කැලේ	0 2 15	20
K 406	කහවගහවත්ත නො	ජ. ඩස් නියන් අප්පුහාමි සහ	පුරුක ඉඩම	1 1 38	50
L 406	නොන් කැටකදො	තවත් අය	එම	0 2 14	50
M 406	වත්ත නොනොන්	රුජසන්තක	මිව්ව	0 1 29	20
N 406	මිල්ලගහවත්ත	එම	එම	0 3 11	20
O 406	එම	ජ. ආරෙත් සිසිඳ්දෙය්	පුරුක ඉඩම	0 1 3	50
P 406	ලඹුවෙල්ගොඩ මිල්ල				
S 406	ගහ වත්ත	ජ. වාර්ලිස්	එම	0 3 2	50
T 406	ලඹුවෙල්ගොඩ මිල්ල	රුජසන්තක	මිව්ව	0 3 33	20
8383	වත්ත මිව්ව	ජ. දෙග් එවිස්ගේ අයිති			
U 406	ලඹුවෙල්ගොඩ මිල්ල	කාරයෝ	පුරුක ඉඩම	2 2 30	50
V 406	ගල්ගොඩවත්ත	ජ. අන්දිරිස් සහ තවත් අය	එම	1 1 28	50
W 406	ලඹුවෙල්ගොඩ මිල්ල	රුජසන්තක	මිව්ව	0 0 21	20
X 406	මිව්ව	ජ. කරෝලිස් අප්පුහාමිගේ	පුරුක ඉඩම	2 1 11	50
Y 406	එම	අයිතිකාරයෝ	එම	0 2 29	50
8388	එම	එම	එම	0 2 39	50
Z 406	ලඹුවෙල්ගොඩ මිල්ල	රුජසන්තක	මිව්ව	0 1 0	20
A 407	මිල්ලගහ කව්විස	එම	කැලේ	3 1 7	20
B 407	දෙල්ගහවත්ත	ජ. අබරන්	පුරුක ඉඩම	1 0 8	50
C 407	ගොඩැල්ලවත්ත	දෙග් සිගෙය් රිස් වෙඩිසිංහ	එම	0 1 6	50
	තුඩුවෙ වත්ත	ජ. අන්දිරිස් සහ තවත් අය	එම	2 3 18	50
	නිව්දන්දුමුල්ල	ජ. අබරන්	කුඹුර	1 2 36	20
6994	පිහිටා තිබෙන්නේ ඩස් නාහිර පස්දන්කෝරලේ ඉද්දගොඩ පන්තුවේය.	සිතියම 8,662. ගම—කුරුපිට.			
	දක්කරගේන	රුජසන්තක	කැලේ	1 0 30	30
	පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දන්කෝරලේ දකුණු මහපන්තුවේය.	සිතියම 10,752. ගම—ලන්පදුර.			
9380	ගලබොඩයා වත්ත	රුජසන්තක	කුඹුර	0 3 6	30
	පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දන්කෝරලේ උතුරු මහපන්තුවේය.				

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනරුල්ලන් නානසේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කළුකර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපළුත්තලන් නානසේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුමානව්වගන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ල්. ඩී. ටේලර්,
 වැඩබලන මහලේකුකාරිස් මමික.

No. 1,833, W. P. Colonial Secretary's Office, Colombo, August 7, 1900.

ON Friday, September 28, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
583	Pitipana	Kongahakele	P. Seneria	1	0	29	20
5488	Henagama	Battalanda	—	10	1	36	75
5489	Do.	Kahatagahalanda	E. L. de Soysa	3	1	1	75
8758	Mabulla	Karandawalalanda	T. Sadiris Appu	0	1	10	20
Z 663	Godigomuwa	Dematagahalanda	Y. Don Yohanis	1	2	36	20
305	Bollata	Laulughawatta	W. M. D. Carolis Rana-singhe	3	0	0	10
322	Do.	Etaheraliyagahawatta	S. Joakinu Appu	5	1	6	10
329	Do.	Halgahawatta	B. Gabriel Perera	0	1	12	10
339	Do.	Delgahawatta	M. Piloris	0	3	25	10

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
178	Bollatta	Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale. Ketakelagahawatta <i>alias</i> Halgahawatta	K. Don Bastian	1	1 9	10
200	Do.	Halgahawatta	W. M. D. Carolis Rana-singhe	1	0 23	20
B 342	Mawalgama	Preliminary plan 7,362. Situation—Udugaha pattu of Hewagam korale. Migahawatta	G. Thomis	0	1 17	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,833, W. P.

වම 1900 ක්වු අගෝස්තු මස 7 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස්ථානයේදී කන්දෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම 1900 ක්වු සැප්තැම්බ් මස 28 වෙනි දිනට සිඳුරුද දවල් 12ට කොළඹ කවුචර්ස්දී වෙන්දේසි කර විකුණනුට යොදනවා ඇත.

සිතියම 7,121. පිහිටීම—පෙවොගම්කෝරලේ පල්ලේපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල.
583	පිටිපහ	කෝන්ගහකැලේ සිතියම 8,113.	ප. සෙනෙරිප	1 0 29	20
5488	පේනගම	බටලන්ද	—	10 1 36	75
5489	එම	කහවගහලන්ද	ජ. ඇල්. ඩී. සොයිසා	3 1 1	75
8758	මාමුල	සිතියම 10,530. පිහිටීම—පෙවොගම්කෝරලේ උඩුගහපත්තුව. කරදවල ලන්ද	පී. ජේදිරිප්පේ	0 1 10	20
Z 663	ගොඩගොවුව	සිතියම 10,177. පිහිටීම—පල්පිටිකෝරලේ පල්ලේපත්තුව. දෙමටගහලන්ද	ව. දෙත් සොහානිස්	1 2 36	20
305	බොල්ලන	සිතියම 9,525. පිහිටීම—අළුකුරුකෝරලේ රහම්පත්තුව. ලාච්චගහ වත්ත	ව. ම. ඩී. කරෝලිස් රහ සිංහ	3 0 0	10
322	එම	ඇවිහෙරලියගහවත්ත	ක. ජෝකිනුපේ	5 1 6	10
329	එම	හල්ගහවත්ත	බ. හේබ්ලේ පුරු	0 1 12	10
339	එම	දෙල්ගහවත්ත	ම. පිලෝරිස්	0 3 25	10
178	බොල්ලන	සිතියම 9,525. කැටකැලගහවත්ත හෝ ගොන් හල්ගහවත්ත	ක. දෙත් බස්නියන්	1 1 9	10
200	එම	හල්ගහවත්ත	පී. ම. දෙත් කරෝලිස් රහසිංහ	1 0 23	20
B 342	මාවල්ගම	සිතියම 7,362. පිහිටීම—පෙවොගම්කෝරලේ උඩුගහපත්තුව. මීගහවත්ත	ක. තෝමස්	0 1 17	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස්ථානයේදී හෝ, පිහිටීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයේදී දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමහනුවකන්දේදී ආඥාවලය,
ඩබ්ලිව්. පී. වෙලර්,
වැඩබලන මහසෙනෙවුකාරිස් වමක.

No. 1,834, W. P.

Colonial Secretary's Office,
Colombo, August 7, 1900.

ON Tuesday, October 9, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5.—Cadastral survey. Situation—Gangaboda pattu of Siyane korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Z 8	Detemulla	Kabatagahawatta	V. Suwaris Appu	0	2 26	10
G 10	Nikawala	Galgediyangodawatta	K. Jamis Appu	0	1 27	10
J 10	Do.	Mawatahena <i>alias</i> Ritigawatta	V. Suwatan Appu and others	1	1 32	—
H 22	Kapugoda	Preliminary plan 11.—Cadastral survey. Situation—Gangaboda pattu of Siyane korale. Hupugewatta	W. Matha Fernando	2	0 26	10
M 5	Owitigama	Preliminary plan 4.—Cadastral survey. Situation—Gangaboda pattu of Siyane korale. Migahawatta	E. Punchi Hendrick	1	1 36	15
O 5	Do.	Walantibugalalanda and Galabodawatta	do.	1	0 27	15
P 5	Do.	do.	do.	0	1 27	15

C 2

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 14.—Cadastral survey. Situation—Gangaboda pattu of Siyane korale.					
125	Udugama	Dematagahalanda or Kela-	W. Thomis Appu	2 0 28	15
121	Do.	gahawatta Dematagahalanda or Gal-	H. Nonohamy	0 2 11	15
kotuwekumburewanata					
Preliminary plan 18.—Cadastral survey. Situation—Gangaboda pattu of Siyane korale.					
W 32	Dangalla	Kahatagahawatta	E. Dinessa	0 2 6	15
Preliminary plan 19.—Cadastral survey. Situation—Gangaboda pattu of Siyane korale.					
132	Ganihigama	Nugagahawatta	K. Juwanissa	1 0 18	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,834, W. P.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 7 වෙනි දින කොළඹ

මහසෙනෙවියා විසින් උත්සාහයෙන් කන්තෝරුවේදී.

විකුණායීමේ දිනට වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයෙන් විසින් මෙහි පහත සඳහන් වූ අණවුළු සහ කහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 9 වෙනි දින වූ අගනුවර වූ දවල් 12ව කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 5. (ලංකාමැනීම.) පිහිටීම සියලුකෝරලේ ගඟබොටපත්තුව.

අක්කර මහත. සකමිල.

කො.	ගම.	ඉඩමේ නම.	නෙගෙවි අයගේ නම.	අ. රු. ප.	රු.
Z 8	දැනමුල්ල	කහවගහ වත්ත	වි. සුවාරිස්අප්පු	0 2 26	10
G 10	නිකවල	ගලගෙඩියන්ගොඩ වත්ත	ක. ජේමිස්අප්පු	0 1 27	10
J 10	එම	මාවගහේන නොහොත් පිටිගහවත්ත	ව. ස්වාගන්අප්පු සහ කවන්	1 1 32	—
සිතියම 11. (ලංකාමැනීම.)					
H 22	කපුගොඩ	හුහුගෙවත්ත	ව. මහාප්‍රසාද්	2 0 26	10
සිතියම 4. (ලංකාමැනීම.)					
M 5	එම	මීගහවත්ත	එම	1 1 36	15
O 5	එම	වලන්තිමුගල්ලන්ද සහ ගලබොටවත්ත	එම	1 0 27	15
P 5	එම	එම	එම	0 1 27	15
සිතියම 14. (ලංකාමැනීම.)					
125	ලඹුගම	දෙමටගහලන්ද නොහොත් කැලගහ	ව. කෝමිස්අප්පු	2 0 28	15
121	එම	දෙමටගහලන්ද නොහොත් ගල් කොටුවේ කුඹුරේවනාන	ග. නොනෝතාමි	0 2 11	15
සිතියම 18. (ලංකාමැනීම.)					
W 32	දත්තල්ල	සහවගහ වත්ත	ඒ. දිනෙසා	0 2 6	15
සිතියම 19. (ලංකාමැනීම.)					
132	ගනිහිගම	හුගහවත්ත	කලන්විදේවගේ ජුවානියා	1 0 18	15

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන් උත්සාහයෙන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන විස්තරයක් දීමට වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයෙන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වගන්ගෙන්ගෙන් අඤ්ච ලෙස,

බණ්ඩු. පී. චේලර්,
වැඩබලන මහසෙනෙවියා විසින්.

No. 1,835, W. P.

Colonial Secretary's Office,
Colombo, August 9, 1900.

ON Tuesday, October 9, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,704. Situation—Meda pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
9289	Owitigama	Delgahalanda	Crown	6 3 7	40
Preliminary plan 9,807. Situation—Meda pattu of Hewagam korale.					
G 623	Arukwatta	Kahatagahawatta	K. Punchi and Korani Appu	1 3 21	80
Preliminary plan 10,408. Situation—Palle pattu of Hewagam korale.					
8339	Mullegama	Munhenkandehena	Crown	0 1 9	20
8340	Panagoda	do.	do.	1 1 19	20
8341	Do.	Munhenkandekumbura	do.	0 3 1	20

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs
9379	Pitipana	Preliminary plan 10,751. Millagahawatta	Situation—Palle pattu of Hewagam korale. Matarage Brampi Appu	2 3 8	30
8512	Walpita	Preliminary plan 10,478. Mawikotuwelanda	Situation—Meda pattu of Hewagam korale. Crown	1 1 2	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,835, W. P.

වම් 1900 ක්වු අගෝස්තු මස 9 වෙනි දින කොළඹ මහසෙනෙවුගාරියේ උත්සවයක් සේසත් කරනු ලැබේ.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒරත්න උත්සවයේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු මහසෙනෙවු මස 9 වෙනි දින වූ අගනරුවාදු දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසි කර විකුණනු ලබන දෙනවා ඇත.

කො.	ගම.	ඉඩමේ නම.	අයිතිකරු කීයත්තා.	මහස. අ. රු. ප.	අක්කර ගණ මිල. රු.
9289	ඕවිවගම	දෙල්ගහලන්ද	ආණ්ඩුව	6 3 7	40
G 623	අරුක්වත්ත	සිතියම 9,807. කකටගහ වත්ත	ක. පුත්ඵී සහ කොරනිය අප්පු	1 3 21	80
8339	මුල්ලේගම	සිතියම 10,408. පිහිටීම හේවාගමකෝරලේ පල්ලේපත්තුව.	පු. ජයේකන්දේසේන ආණ්ඩුව	0 1 9	20
8340	පනාගොඩ	එම	එම	1 1 19	20
8341	එම	එම කුඹුර	එම	0 3 1	20
9379	පිටිපහ	සිතියම 10,751. මල්ලගහවත්ත	මාතරාගේ මුම්පිඅප්පු	2 3 8	30
8512	වල්පිට	සිතියම 10,478, පිහිටීම හේවාගමකෝරලේ මැදපත්තුව.	මාවිකොටුවේලන්ද ආණ්ඩුව	1 1 2	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ස් නරල් උත්සවයේ සේසත් දැනගත්ව පුළුවන. බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒරත්න උත්සවයේ සේසත් දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහසෙනෙවුගාරියේ ආඥාව ලෙස,
ඩබ්ල්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවුගාරිය වම්.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,742, C. P.

Colonial Secretary's Office,
Colombo, July 31, 1900.

ON Monday, September 24, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction for sale or settlement, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of lands situated in the Udapalata division of the Kandy District of the Central Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
12714	Patitalawa	Crown	Cacao and tea	2 0 0	300
12715	Do.	do.	Jungle and inferior forest	19 1 10	75
12716	Do.	do.	Tea	1 2 3	450

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,742, C. P.

වර්ෂ 1900 ක්වූ ජූලි මස 31 වෙනි දින කොළඹ මහසෙනසුනාගාරස්ථාපිතයේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්ත ජනාන්ත සේවිකා විසින් ලේඛිත පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 24 වෙනි සඳුදා දවල් දොළහට මහනුවර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන නොහොත් නිවැරදිව ගෙනඑන ලද දෙකට දී.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොට්ඨාසයේ පිහිටා ඇති බිම් කැබලි 3 ක්.

සියලුම 4,734.

නො.	මම.	අයිතිකම් කිසිවක්.	අන්දම.	මහස. අ. රු. ප.	අක්කර සක මිල. රු.
12714	පවිතලාව	ආණ්ඩුව	කොකෝ සහ තේ	2 0 0	300
12715	එම	එම	කැල් සහ සුළුකරමේ		
12716	එම	එම	මුකලාන	19 1 10	75
			තේ	1 2 3	450

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තයන්ට දැනගන්නට හැකිවන්නේද, කොන්දේසි ගැණ වැඩිදුර තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ආණ්ඩුවේ ඒජන්ත ජනාන්ත සේවිකා විසින් දැනගත හැකි වූයේ.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහසෙනසුනාගාරයේ ආඥාවලට,

ඩබ්ලිව්. ඩී. ටේලර්,
මධ්‍යම දිසාවේ මහසෙනසුනාගාරයේ මහල.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 327, N. P.

Colonial Secretary's Office,
Colombo, July 30, 1900.

ON Thursday, September 20, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up for sale or settlement, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Maritime pattus division of the Mullaitivu District of the Northern Province.

Preliminary plan 2,249. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
8207	Pilakkudiyiruppu	Mappani Suppar	Scrub and open	4 0 33
8208	Keppapila	Sinnaiya Katiraman and another	do.	2 3 26
8209	Do.	Tampar Murukan and another	Paddy	4 2 16
Preliminary plan 2,207. Claimant—Crown.				
8069	Ampalavanpokkanai	Kantar Nakamani	Open ground with a few palmirahs	0 2 0
8070	Valayanmadam	Velan Kanapati and another	do.	4 3 31
8071	Valayanmadam	Claimant—Kartikesu Veluppillai.	Bare ground	0 1 23
8072	Valayanmadam	Claimant—Crown. Antoni Fernando	Open ground	6 1 37
Preliminary plan 2,261.				
8310	Kokkulai	V. U. Arulampalam	Suitable for paddy	4 0 13
8311	Do.	do.	do.	1 2 28
8312	Do.	Kanapatiyar Chuppar	do.	3 3 31
8314	Do.	K. Chettiyar Kovintapillai	do.	6 0 14
Preliminary plan 2,250. Claimant—Masilamani Kanakasapai.				
E 178	Kamulamunai	—	Garden	0 0 18
Claimant—Crown.				
8210	Kamulamunai	Sinnattampi Vinasittampi	Cleared ground	1 0 31
Preliminary plan 2,253.				
8247	Chemmalai	Vaitti Chankaran	Cleared ground	2 1 4
Preliminary plan 2,219.				
8099	Alampil	Mariyan Marku	Jungle partly cleared	1 1 4
8100	Do.	Mark Antony	do.	2 0 6
Claimant—Alampil villagers.				
R 172	Alampil	—	Burial ground	0 1 28
Claimant—Crown.				
8101	Alampil	Pilippu Santiya	Jungle partly cleared	1 0 18
8102	Do.	Gabriel Susai and others	Jungle	0 3 0
8103	Do.	do.	Tobacco garden	0 2 12
8104	Do.	do.	Garden	0 0 11
8105	Do.	Kartikesu Arunasalam and another	Cleared ground	0 3 20

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
7966	Mullaivivu	Preliminary plan 2,167. Vaitti Gabriel and another	Strip of garden	0 1 37
7967	Do.	—	—	0 2 21
P 168	Do.	—	Strip of garden	0 0 3.75
7968	Do.	Sankari Savarimuttu	Scrub	1 2 11
7969	Do.	do.	do.	0 2 14
8064	Kannukkeni	Preliminary plan 2,206. Rasinkar Kanakar	Garden	0 0 2
8066	Do.	—	—	0 0 14

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaivivu.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 327, N. P.

கொலோனியல் சர்க்கரத்தார் ஆபிசில்,
கொழும்பு, 1900 ம் ஆடிமீ 30 ந் வ.

1900 ம் ஆண்டு புரட்டாசிமாதம் 20 ந் திகதி, முல்லைத்தீவில் தன் ஆபிசில் வட மாகாணத்து முல்லைத்தீவு கவற்றணமேந்து உதவி ஏசுந்றவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரா சாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறி விற்கப்படும்.

29 காணித்துண்டுகள், வட மாகாணத்து முல்லைத்தீவு டிஸ்திரிக்டின் கரைதறைப் பற்றுப் பதியிலிருக் கின்றது.

படத்தின் இலக்கம் 2,249. உரித்தாளி—முடி.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	விசாலம். அ. ரு. ப.
8207	பிலக்குடியிருப்பு	மாப்பானிசுப்பா	குருமன்காடு	4 0 33
8208	கேப்பாபில	சின்னையா கதிராமனும் மறு	ஹே	2 3 26
8209	ஹே	தம்பர் முருகனும் மறு	வயற்காணி	4 2 16
படத்தின் இலக்கம் 2,207.				
8069	அம்பலவன் பொக்களை	கந்தர் நாகமணி	சொற்ப பனைகளுள்ள வெ ளி நிலம்	0 2 0
8070	வலையன் மடம்	வேலன்கணபதியும் மறுபேரும் உரித்தாளி—கார்த்திகேசு வேலுப்பிள்ளை.	ஹே	4 3 31
8071	ஹே	—	வெறுநிலம்	0 1 23
8072	ஹே	உரித்தாளி—முடி. அந்தோனி பறனாந்து	வெனிநிலம்	0 1 37
படத்தின் இலக்கம் 2,261.				
8310	கொக்குளாய்	வே. உ. அருளம்பலம்	வயலுக்கேற்ற காணி	4 0 13
8311	ஹே	ஹே :	ஹே	1 2 18
8312	ஹே	கணபதியார் சுப்பர்	ஹே	3 3 31
8314	ஹே	க. செட்டியார் கோவிந்தபிள்ளை	ஹே	6 0 14
படத்தின் இலக்கம் 2,250. உரித்தாளி—மாசிலாமணி கணகசபை.				
E 178	குமுளமுனை	—	தோட்டம்	0 0 18
8210	ஹே	உரித்தாளி—முடி. சின்னத்தம்பி வினாசித்தம்பி	திருத்தப்பட்ட காணி	1 0 31
படத்தின் இலக்கம் 2,253.				
8247	செம்மலை	வயித்தி சங்கரன்	ஹே	2 1 4
படத்தின் இலக்கம் 2,219.				
8099	அளம்பில	மரியான் மாற்கு	சற்றே திருத்தப்பட்டகாடு	1 1 4
8100	ஹே	மாற்கு அந்தோனி	ஹே	2 0 6
உரித்தாளி—அளம்பில ஊரவர்கள்.				
R 172	ஹே	—	சவக்காலை	0 1 28
உரித்தாளி—முடி.				
8101	ஹே	பிலிப்பு சந்தியா	சற்றே திருத்தப்பட்ட காடு	1 0 18
8102	ஹே	கவுரியெல குசையும் மறுபேரும்	காடு	0 3 0
8103	ஹே	ஹே	புசையிலைத் தோட்டம்	0 2 12
8104	ஹே	ஹே	தோட்டம்	0 0 11
8105	ஹே	கார்த்திகேசு அருணாசலமும் மறு பேரும்	திருத்தப்பட்ட நிலம்	0 3 20

இல.	குறிச்சி.	கேள்விகாரானின பெயர்.	விவரம்.	விசாலம் எ. தூ. பெ.
		படத்தின் இலக்கம் 2,167.		
7966	முலலைத்தீவு	வயித்தி கவுரியேனும் மறுபேரும்	தோட்டம்	0 1 37
7967	ஷெ	—	—	0 2 21
P 168	ஷெ	—	தோட்டம்	0 0 3.75
7968	ஷெ	சங்கரி சவரிமுத்த	குருமண்காடு	1 2 11
7969	ஷெ	ஷெ	ஷெ	0 2 14
		படத்தின் இலக்கம் 2,206.		
8064	கணுக்கேணி	இராசிங்கர் கனகர்	தோட்டம்	0 0 2
8066	ஷெ	—	—	0 0 14

தரிப்பு விலை ஏக்கரொன்றுக்கு ரூபா 10.

இக்காணிகளைப்பற்றிய மேலதனமான விபரங்கள் சர்வேயர் ஜெனரல்துரை அவர்களிடத்திலும் விற்பனை வின் கொந்திசைப்பற்றி முல்லைத்தீவு உதவி ஏசனறுவிடமும் அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,
டபிள்யூ. ஸ்ரீ. தேயிலர்,

இராசாங்க லிகிதரின் வேலைப்பாற்பவர்

LAND SALES IN THE SOUTHERN PROVINCE.

THE sale of Crown Lands in the West Giruwa pattu of the Hambantota District, Southern Province, fixed for August 4, 1900, at Tangalla Resthouse, and appearing in the *Gazette* No. 5,699 of June 29, 1900, is postponed for August 27, 1900.

By His Excellency the Governor's command,

Colonial Secretary's Office,
Colombo, August 1, 1900.

W. T. TAYLOR,
Acting Colonial Secretary.

இது 1900 ன்று ஏரோசெறு மக 4 வெகிடி, சூதி மக 29 வெகிடி கைமீலர் 5,699 காகிடு சதுரேசு சுகார டகுவே
சுராவே கடுகிவெகிடு டிசெயினகென் விசகார கிரலுவெகிடு அனபுவே ஓடுகிடு காவெசுலே காதாக
கேடி விக்கிடு மக ஏரோசெறு மக 27 வெகிடிடு கல்டகிடு காகிடு.

அனபுகார சுவலுவெகிடுகெசெயே அகுவேலெச,

மக 1900 ன்று ஏரோசெறு மக 1 வெகி டிக
கைமீல மககெறுகாரிச காவெசுலேகெடிச.

டகிசெயு. சி. வெலர்,
வெகிடுகெ கெசெறுகாரிச விமக.

No. 1,075, s. p.

Colonial Secretary's Office,
Colombo, July 27, 1900.

ON Wednesday, September 5, 1900, and the following days, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at Mulatiyana Bungalow, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twenty-one allotments of land situated in the Kandaboda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 1,929.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
E 167	Dehigahahena	Mulatiyana	Citronella	1	0	2
F 167	Godellehena	do.	do.	0	2	11
I 167	Wickramageoyagawawatta	do.	Diwel garden	2	0	19
J 167	Beliatteliyadda	do.	Paddy	0	0	18
L 167	Meegahaliyadda	do.	do.	0	0	11
N 167	Kandagewatta	do.	Abandoned diwel garden	0	1	28
P 167	Galgodawattehena	do.	Citronella	3	3	23
Q 167	Ihalawattahena	do.	Jak	0	3	25
W 167	Widanagamagewatta	do.	Abandoned garden	0	2	28
X 167	Horaketiya alias Dolagawahena	do.	Citronella	1	0	25
Y 167	Maittagalawatta	do.	do.	1	3	16
A 168	Maittagalahena	do.	do.	2	3	18
B 168	Tengawatta	do.	Cocconut	3	0	0
O 168	Vitanageliyadda	do.	Diwel field	1	0	19
J 168	Arembawattadeniya	do.	Paddy	0	0	16
L 168	Kajugahawatta	do.	Old diwel garden	4	1	37
N 168	Dolaihalawatta	do.	Diwel chena	1	2	6
O 168	Dolaihaladeniya	do.	Purana land	0	0	25

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
P 168	Dolaihalawatta	Mulatiyana	Diwel chena	3	0	31
Q 168	Ilanganwatta	do.	do.	3	2	6
V 168	Dolagedeniya	do.	Marsh	0	0	14
Y 168	Kirimetiwala <i>alias</i> Olimullehena	do.	Citronella	1	2	3
Z 168	Medagodawatta	do.	Old diwel garden	2	1	30
F 169	Tengawatta	do.	Old garden	0	0	18
G 169	Thenneyhena	do.	Citronella	1	1	28
I 169	Do.	do.	do.	0	1	35
J 169	Tengawatta	do.	Old diwel garden	1	1	3
K 169	Omaragewattahena	do.	Citronella	0	0	33
L 169	Do.	do.	do.	6	0	0
M 169	Do.	do.	Cultivated	2	2	3
O 169	Do.	do.	do.	1	0	29
S 169	Thunkoottiehena	do.	do.	0	3	14
T 169	Do.	do.	Citronella	1	0	20
U 169	Kongahahena	do.	do.	0	1	30
V 169	Do.	do.	Cleared	0	2	16
W 169	Do.	do.	Citronella	0	1	38
F 170	Galgodawatta	do.	Old diwel garden	3	1	30
G 170	Dolekatudeniya	do.	Diwel garden	1	3	36
H 170	Ganegodawatta	do.	Citronella	0	2	31
I 170	Ganegodapansalwatta	do.	Temple premises	2	0	20
J 170	Ganegodawatta	do.	Diwel garden	1	0	8
F 171	Maddagewatta	do.	Citronella	6	1	6
G 171	Ihalage <i>alias</i> Welihinnagewatta	Neralanpitiya	Old garden	1	3	11
H 171	Wellanagewatta	do.	Garden	0	1	12
I 171	Ranasingewatta	do.	Old diwel garden	0	2	30
K 171	Balukeledeniya	Mulatiyana	Diwel paddy field	1	3	8
M 171	Duppathigodahena	do.	Citronella	0	1	26
G 172	Duppathigodahena	Neralanpitiya	do.	3	3	12
L 172	Batalawattahena	Mulatiyana	do.	0	3	29
M 172	Marawehena	Neralanpitiya	do.	0	3	29
N 172	Lindgawakumbura	do.	Paddy	0	0	17
O 172	Kandagewatta	do.	Diwel garden	1	2	39
P 172	Do.	do.	do.	4	2	30
S 172	Maddagewatta	do.	Old diwel garden	3	1	39
W 172	Sapugahawatta	do.	Citronella	2	0	14
X 172	Bowdaralage <i>alias</i> Kongahahena	do.	do.	0	2	34
Y 172	Kendawinnakongahahena	do.	do.	4	2	32
A 173	Kohilagahadeniya-atmaga	do.	do.	1	0	6
W 173	Bedigedarawatta	Maduwala	Chena	2	3	20
I 174	Gallenekoratuwa	do.	Old garden	0	0	18
J 174	Rameheragegalabodawatta	do.	do.	0	1	22
K 174	Do.	do.	do.	0	1	23
L 174	Do.	do.	do.	0	1	34
M 174	Halgahawatta	do.	Old diwel garden	1	0	2
P 174	Alupothdeniyahena	do.	Citronella	0	2	31
S 174	Athurahena	Hinipella	do.	0	2	6
T 174	Do.	do.	do.	0	3	25
V 174	Tennehena	do.	do.	1	1	19
W 174	Dolehena	do.	do.	1	2	31
X 174	Do.	do.	do.	0	2	34
Y 174	Nama-amunagediwelwatta	do.	do.	1	2	34
Z 174	Doledeniya-atmaga	do.	Old garden	0	0	26
K 175	Giragahalanda	do.	Citronella	1	2	24
L 175	Banwelketiyahena	do.	do.	0	2	5
O 175	Gamamagedewila	do.	Diwel land	3	3	30
P 175	Beligahakoratuwa	do.	Citronella	2	2	30
Q 175	Duppathigodahena	do.	do.	0	2	5
W 175	Talaokanda	do.	Owita	2	0	28
B 176	Tithwalahena	do.	Citronella	2	0	29
J 176	Warapitigewatta	do.	Chena	0	3	14
L 176	Do.	do.	do.	0	1	35
M 176	Balayawatta	do.	do.	0	2	32
N 176	Do.	do.	Citronella	2	0	39
O 176	Hiriliyaddewatta	do.	Chena	1	1	6
Z 177	Panugalgedigodagehena	do.	Citronella	0	2	24
E 178	Kanattewattehena	do.	do.	0	3	29
F 178	Bulugahatennehena	do.	Cleared chena	0	1	0
G 178	Galgodahena	Maduwala	Citronella	0	1	19
H 178	Do.	do.	do.	0	3	35
N 178	Ranukgewatta	do.	Citronella and chena	3	3	27
O 178	Hatarasingearambehena	do.	do.	2	3	16
Q 178	Do.	do.	do.	2	1	33
R 178	Mahagedara-aramba	do.	Citronella and jungle	11	3	20
S 178	Magadeniya-arambahena	do.	Jungle	10	2	35
U 178	Egodawatta	Neralanpitiya	Citronella	2	0	32
W 178	Ambagahahena	Galetumba	Citronella and jungle	1	2	39
X 178	Do.	do.	Citronella	0	3	22
Y 178	Do.	do.	do.	0	0	23
Z 178	Do.	do.	do.	1	3	10

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
A 179	Migasmullahena	Galetumba	Citronella	2	0	17
C 179	Do.	do.	do.	1	2	10
G 179	Elhendeniya	do.	Deniya	1	3	28
4689	Udumullegehena	do.	Citronella	1	0	17
Y 179	Do.	do.	do.	0	2	18
690	Do.	do.	Citronella and chena	1	2	10
M 180	Rubasingewatta	Gammedagama	Diwel garden	2	3	0
N 180	Thudella	Parapamulla	Old garden	0	0	10
O 180	Pahalawatta	do.	Diwel garden	1	1	11
Q 180	Kalugalahenakoratuwa	Galetumba	Jak	1	0	15
4692	Kohilagahadeniyahena	Panditaperuwa	Old chena	4	0	24
4693	Kohilagahadeniya	Galetumba	Swamp	0	0	36
R 180	Do.	Panditaperuwa	do.	1	0	7
S 180	Pokunagama alias Pansaladeniya	do.	do.	1	0	10
T 180	Hindeniya	do.	do.	0	1	11
4694	Kendinnehena	Neralanpitiya	Old chena	4	2	14
U 180	Welihenawatta	Galetumba	Diwelwatta	2	0	13
H 181	Wijepagoda Appuhamigehena	Panditaperuwa	Citronella	2	3	6
4697	Dodangasarehena	Maduwala	do.	1	2	4
M 181	Do.	do.	do.	1	3	24
P 181	Do.	Panditaperuwa	Chena	6	0	30
Q 181	Katuwana Mahatmayagekoratuwa	do.	do.	1	0	21

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,075, s. p.

විෂි 1900 ක්වු ජූලි මස 27 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිස්ථලනතාත්සේනේ කන්තෝරුවේදිග.

දකුණු දිසාවේ මාතර උපළාත්තලනතාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩු වෛ කියෝගවල ප්‍රකාරයට විෂි 1900 ක්වු සැප්තැම්බ්‍ර මස 5 වෙනි දිනවු බද්ද සහ ඊලඟ දවස්වලදීද දවල් 12ට මුලපිහිටි බන්ධනල දෙදි වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ කන්දබඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකසිග විසි එකක්.

නො.	ඉඩමේ නම.	සිතියම 1,929.		අන්දම.	මහස. අ. රු. ප.
		මුලපිහිට	ගම.		
E 167	දෙහිගහගේන	මුලපිහිට	එම	පැහිරි	1 0 2
F 167	ගොඩැල්ලේගේන	එම	එම	එම	0 2 11
I 167	පික්කුවගේබොගොවත්ත	එම	එම	දිවෙල්වත්ත	2 0 19
J 167	බෙලිඅත්තේලියද්ද	එම	එම	වි	0 0 18
L 167	මිගහලියද්ද	එම	එම	එම	0 0 11
N 167	කන්දගේවත්ත	එම	එම	දිවෙල්වත්ත	0 1 28
P 167	ගල්ගොඩවත්තගේන	එම	එම	පැහිරි	3 3 23
Q 167	ඉහලවත්තගේන	එම	එම	කොස්	0 3 25
W 167	පිදහගමගේවත්ත	එම	එම	වත්ත	0 2 28
X 167	ගොරකැවිස නොගොත්	එම	එම	පැහිරි	1 0 25
Y 167	දෙලඟාවාගේන	එම	එම	එම	1 3 16
A 168	මසින්තහලවත්ත	එම	එම	එම	2 3 18
B 168	තේත්තාවත්ත	එම	එම	පොල්	3 0 0
C 168	පිහානගේලියද්ද	එම	එම	දිවෙල්කුඹුර	1 0 19
J 168	අරඹවත්තදෙහිය	එම	එම	වි	0 0 16
L 168	කපුගහවත්ත	එම	එම	දිවෙල්වත්ත	4 1 37
N 168	දෙලඟලවත්ත	එම	එම	දිවෙල්ගේන	1 2 6
O 168	දෙලඟලදෙහිය	එම	එම	පුරුක ඉඩම	0 0 25
P 168	දෙලඟලවත්ත	එම	එම	දිවෙල්ගේන	3 0 31
Q 168	ඉලක්කවත්ත	එම	එම	එම	3 2 6
V 168	දෙලගේදෙහිය	එම	එම	හැල	0 0 14
Y 168	කිරිමැව්වල නොගොත්	එම	එම	පැහිරි	1 2 3
Z 168	බෙලිමුල්ලේගේන	එම	එම	දිවෙල්වත්ත	2 1 30
F 169	මැදගොඩවත්ත	එම	එම	වත්ත	0 0 18
G 169	වෙත්තාවත්ත	එම	එම	පැහිරි	1 1 23
I 169	තැත්තේගේන	එම	එම	එම	0 1 35
J 169	වෙත්තාවත්ත	එම	එම	දිවෙල්වත්ත	1 1 3
K 169	මීමරගේවත්තගේන	එම	එම	පැහිරි	0 0 33
L 169	එම	එම	එම	එම	6 0 0
M 169	එම	එම	එම	වපුරුපු	2 2 3
O 169	එම	එම	එම	එම	1 0 28

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.
				අ. රු. ප.
S 169	තුන්කුච්චියේසේන	මුලවිසක	වජුරුපු	0 3 14
T 169	එම	එම	පැහිරි	1 0 20
U 169	කෝන්ගහසේන	එම	එම	0 1 30
V 169	එම	එම	එලිකරපු	0 2 16
W169	එම	එම	පැහිරි	0 1 38
සිතියම 1,929.				
F 170	ගල්ගොඩේවත්ත	මුලවිසක	දිවෙල්වත්ත	3 1 30
G 170	දොලේකඩුදෙනිය	එම	එම	1 3 36
H170	ගනේගොඩවත්ත	එම	පැහිරි	0 2 31
I 170	ගනේගොඩපන්සල්වත්ත	එම	පන්සල්වත්ත	2 0 20
J 170	ගනේගොඩවත්ත	එම	දිවෙල්වත්ත	1 0 8
F 171	මැද්දසේවත්ත	එම	පැහිරි	6 1 6
G 171	ඉහලගේ නොහොත් වැලි			
	හිත්තසේවත්ත	කෙරලන්පිටිය	වත්ත	1 3 11
H171	වැල්ලනගේවත්ත	එම	එම	0 1 12
I 171	රනසි.ගේවත්ත	එම	දිවෙල්වත්ත	0 2 30
K 171	බළුකැලේදෙනිය	මුලවිසක	දිවෙල්කුඹුර	1 3 8
M171	දුප්පත්ගොඩගේන	එම	පැහිරි	0 1 26
G 172	දුප්පත්ගොඩගේන	කෙරලන්පිටිය	එම	3 3 12
L 172	බිකුලවත්තගේන	මුලවිසක	එම	0 3 29
M172	මරපේසේන	කෙරලන්පිටිය	එම	0 3 29
N 172	ලීඳගාවාකුඹුර	එම	භී	0 0 17
O 172	කන්දෙගේවත්ත	එම	දිවෙල්වත්ත	1 2 39
P 172	එම	එම	එම	4 2 30
S 172	මැද්දසේවත්ත	එම	එම	3 1 39
W172	සපුහහවත්ත	එම	පැහිරි	2 0 14
X 172	බෝදරුලගේ නොහොත්			
	කෝන්ගහසේන	එම	එම	0 2 34
172	කැදවිත්ත කෝන්ගහ			
	සේන	එම	එම	4 2 32
A 173	කොඹිලගහදෙනියඅත්මග	එම	එම	1 0 6
W173	බැද්දෙදරවත්ත	මඩුවල	සේන	2 3 20
I 174	ගල්ලේකේකොරටුව	එම	වත්ත	0 0 18
J 174	රුමාකැරගේගලබොඩ			
	වත්ත	එම	එම	0 1 22
K 174	එම	එම	එම	0 1 23
L 174	එම	එම	එම	0 1 34
M174	ගල්ගහවත්ත	එම	දිවෙල්වත්ත	1 0 2
P 174	අළුපොත්දෙනියේසේන	එම	පැහිරි	0 2 31
S 174	අතුරුසේන	හිතියම	එම	0 2 6
T 174	එම	එම	එම	0 3 25
V 174	තැන්ගේසේන	එම	එම	1 1 19
W174	දොලේසේන	එම	එම	1 2 31
X 174	එම	එම	එම	0 2 34
Y 174	නමඅමුතගේ දිවෙල්වත්ත	එම	එම	1 2 34
Z 174	දොලේදෙනිය අත්මග	එම	වත්ත	0 0 26
K 175	ගිරිගහලන්ද	එම	පැහිරි	1 2 24
L 175	බාන්වැල්කැලියේ සේන	එම	එම	0 2 5
O 175	ගම්මගේ දිවෙල	එම	දිවෙල්වත්ත	3 3 30
P 175	බෙලිගහ කොරටුව	එම	පැහිරි	2 2 30
Q 175	දුප්පත්ගොඩගේන	එම	එම	0 2 5
W175	කලඹකන්ද	එම	ඹිඹට	2 0 28
B 176	තිත්වලේසේන	එම	පැහිරි	2 0 29
J 176	වරපිටියේ වත්ත	එම	සේන	0 3 14
L 176	එම	එම	එම	0 1 35
M 176	බාලසාවත්ත	එම	එම	0 2 32
N 176	එම	එම	පැහිරි	2 0 39
O 176	ගිරිලියද්දේ වත්ත	එම	සේන	1 1 6
Z 177	පහුගල්ගෙඩිගොඩගේ සේන	එම	පැහිරි	0 2 24
E 178	කනත්තවත්තේසේන	එම	එම	0 3 29
F 178	මුළුගහතැන්ගේසේන	එම	එලිකරපු සේන	0 1 0
G 178	ගල්ගොඩේ සේන	මඩුවල	පැහිරි	0 1 19
H 178	එම	එම	එම	1 3 35
N 178	රනුක්ගේ වත්ත	එම	පැහිරිසහ සේන	3 3 27
O 178	හතරසිංගේ අරබේ සේන	එම	එම	2 3 16
Q 178	එම	එම	එම	2 1 33
R 178	මහගෙදර අරබි	එම	පැහිරි සහ බැද්ද	11 3 20
S 178	මහදෙනියඅරබි සේන	එම	බැද්ද	10 2 35
U 178	එගොඩවත්ත	කෙරලන්පිටිය	පැහිරි	2 0 32

නො.	ඉඩමේ නම.	අක්ෂර.	අයිතිකරු කීයන්සා.	මහත.	
				අ.	රු. ප.
W178	අම්බගහේන	ගල්ඇතුම්බ	පැහිරි සහ බැද්ද	1	2 39
X 178	එම	එම	පැහිරි	0	3 22
Y 178	එම	එම	එම	0	0 23
Z 178	එම	එම	එම	1	3 10
A 179	මහස්වල්ලේ හේන	එම	එම	2	0 17
C 179	එම	එම	එම	1	2 10
G 179	ඇල්හේන් දෙහිය	එම	දෙහිය	1	3 28
4689	උඩුමුල්ලේහේන	එම	පැහිරි	1	0 17
Y 179	එම	එම	එම	0	2 18
4690	එම	එම	පැහිරි සහ හේන	1	2 10
M 180	රුබසිංහේ වත්ත	ගැමිමැද්දෙහම	දිවෙල්වත්ත	2	3 0
N 180	තුඩුල්ල	පරපාමුල්ල	වත්ත	0	0 10
O 180	පහලවත්ත	එම	දිවෙල්වත්ත	1	1 11
Q 180	කළුගලහේන කොරවුම	ගල්ඇතුම්බ	කොස්	1	0 15
4692	කොඹිලහතදෙහියේ හේන	පත්තිනපෙරුව	හේන	4	0 24
4693	කොඹිලහතදෙහිය	ගල්ඇතුම්බ	ගැල	0	0 36
R 180	එම	පත්තිනපෙරුව	එම	1	0 7
S 180	පොකුණගාවා නොහොත් පත්තලේ දෙහිය	එම	එම	1	0 10
T 180	භීන්දෙහිය.	එම	එම	0	1 11
4694	කැන්දිත්තේහේන	හේරලත්පිටිය	හේන	4	2 14
U 180	වැලිහේන වත්ත	ගල්ඇතුම්බ	දිවෙල්වත්ත	2	0 13
H 181	විජේසාහොඩි අප්පු	පත්තින පෙරුව	පැහිරි	2	3 6
4697	කාමිහේ හේන	දිවුවල	එම	1	2 4
M 181	දෙඩත්තසාරේ හේන	එම	එම	1	3 24
P 181	එම	පත්තිනපෙරුව	හේන	6	0 30
Q 181	කටුවන මහත්මයාගේ කොරවුම	එම	එම	1	0 21

කක්ෂේරුම්ල රුපියල් 10කේ සිට 20 දක්වා.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ෂකරුල්ලත්තාත්තේගෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර ආණ්ඩුවේ උපේක්ෂකවත්තාත්තේගෙත්ද දැනගත්ව පුළුවන.

ගරුතර ආණ්ඩුකර උතුමානත්වත්තේගෙත් ආඥාවලෙස,
 ඩබ්ලිව්. ඩී. පෙරේරා,
 වැඩබලන මහසෙකුකාරීස් වමන.

No. 1,076, s. P.

Colonial Secretary's Office,
 Colombo, August 2, 1900.

ON Wednesday, September 19, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at Kamburupitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-three allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,817.		Description.	Extent.
		Village.			
C 135	Arachchigewatta	Palolpitiya		Diwel garden	1 2 7
D 135	Runaminakanatta	do.		Garden	0 1 19
E 135	Do.	do.		do.	0 1 16
F 135	Henawatta	do.		do.	1 2 12
H 135	Henawattaowita	do.		do.	0 1 5
I 135	Henawattakumbura	do.		do.	0 0 23
4021	Gallaganmullehena alias Dikhena	do.		Jungle	24 1 10
J 135	Galaganmullewatta	do.		Diwel garden	0 3 32
K 135	Do.	do.		do.	1 0 8
L 135	Walaradawatta	do.		Garden	0 2 15
M 135	Lindagawahena	do.		Citronella	0 3 7
N 135	Iwlegaha alias Kongahakoratuwa	do.		Garden	0 3 36
O 135	Do.	do.		Citronella	0 2 23
P 135	Do.	do.		do.	0 1 22
4022	Bogahawatta	Kitalangama		Garden	0 0 24
Q 135	Welipitiyawatta	do.		do.	0 0 37
4023	Colombagewatta	do.		do.	0 2 7
R 135	Handungalagewatta	do.		do.	0 1 34
4024	Kirindewatta	do.		do.	0 3 27
S 135	Kahagalayawatta	do.		do.	0 1 13
4025	Do.	do.		do.	0 0 38
4026	Pattiwatta	do.		do.	0 3 15
T 135	Do.	do.		do.	0 0 32
U 135	Naiyapanikkiyawatta	do.		do.	0 2 15
4027	Do.	do.		do.	2 3 3
V 135	Gedarawatta	do.		do.	0 2 5
4028	Galagammullehena alias Ihalamulleaddarahena	Polatugoda		Jungle	7 1 5

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 3,943.						
9809	Puhukosgahahena	Karapotugala	Garden	1	3	7
9810	Dehipanduradeniya	do.	Deniya	0	0	5
9811	Dehipandurahena	do.	Garden	3	2	38
9812	Bogahahena or Alutwatta-atmaga	do.	Citronella	8	3	16
9815	Alutwatta	do.	Garden	1	0	0
9816	Mahahena	Tumbe	Citronella	1	3	21
Preliminary plan 4,092.						
10312	Nellumpokuna	Owittigamuwa	Deniya	0	0	37
10313	Kateregehenaowita	do.	do.	0	1	0
10314	Thumbegodella	do.	Low jungle	3	1	21
10315	Kateregehena	do.	Citronella	3	2	12
10316	Welipotahenadeniya	do.	Deniya	0	3	7
10317	Welipotahena	do.	Citronella	11	0	26
10318	Welipotahenadeniya	Ullala	Deniya	0	0	35
10319	Welipotahena	do.	Citronella	0	1	11
10320	Kateregehenaokanda	Owittigamuwa	Owita	0	1	17
10321	Ketakolagahahena	do.	Citronella	0	3	24
10322	Galkatideniya-atmaga	do.	do.	3	0	33
10323	Do.	do.	do.	0	0	29
10324	Do.	do.	do.	0	0	13
Q 452	Galkatideniya	do.	Deniya	1	2	15
R 452	Galkatideniyaihalakella	do.	do.	0	1	13
10325	Ihalakella-atmaga	do.	Citronella	0	0	14
10326	Do.	do.	do.	0	1	31
10327	Godellahenadeniya	do.	Deniya	0	1	16
10328	Godellehena	do.	Low jungle	3	3	1
10329	—	do.	do.	0	1	14

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,076, S. P.

වම් 1900 ක්වු අගෝස්තු මස 2 වෙනි දින කොළඹ

මහසෙක්කාරිස්ලත්තාන්සේගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර උපළාත්කලාපයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාශව වම් 1900 ක්වු සැප්තැම්බ් මස 19 වෙනි දිනවු බදාදා දවල් 12ව කමුරු පිරිසේ නායායමේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගඟබඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 53ක්. සිතියම 1,817.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
C 135	ආරච්චිගේ වත්ත	පලොල්පිටිය	දිවෙල්වත්ත	1 2 7
D 135	රනම්නිසකකන්ත	එම	වත්ත	0 1 19
E 135	එම	එම	එම	0 1 16
F 135	හේනේවත්ත	එම	එම	1 2 12
H 135	හේනේවත්තේ ඕව්ව	එම	එම	0 1 5
I 135	එම කුමුර	එම	එම	0 0 23
4021	ගලගත්වුල්ලේ හේන හොහොන් දික්හේන	එම	බැද්ද	24 1 10
J 135	ගලගත්වුල්ලේ වත්ත	එම	දිවෙල්වත්ත	0 3 32
K 135	එම	එම	එම	1 0 8
L 135	වලරදවත්ත	එම	වත්ත	0 2 15
M 135	ලීදායාහේන	එම	පැහිරි	0 3 7
N 135	ඉවුල්ගඟ හොහොන් කෝන්ගඟ කොරවුව	එම	වත්ත	0 3 36
O 135	එම	එම	පැහිරි	0 2 23
P 135	එම	එම	එම	0 1 22
4022	බෝගඟවත්ත	කිකලගම	වත්ත	0 0 24
Q 135	වැලිපිටියවත්ත	එම	එම	0 0 37
4023	කොළඹගේ වත්ත	එම	එම	0 2 7
R 135	ගඳුන්ගලගේ වත්ත	එම	එම	0 1 34
4024	කිරිත්දේවත්ත	එම	එම	0 3 27
S 135	කහගලයාවත්ත	එම	එම	0 1 13
4025	එම	එම	එම	0 0 38
4026	පව්විසවත්ත	එම	එම	0 3 15
T 135	එම	එම	එම	0 0 32
U 135	හඟපනික්කියා වත්ත	එම	එම	0 2 15
4027	එම	එම	එම	2 3 3
V 135	ගෙදරවත්ත	එම	එම	0 2 5
4028	ගලගත්වුල්ලේහේන හොහොන් ඉහලවුල්ලදේර හේන	පොලොන්නොඩ	බැද්ද	7 1 5

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහක. අ. රු. ප.
		සිතියම 3,943.		
9809	පුහුකොස්ගහගේන	කරපොතුගල	වත්ත	1 3 7
9810	දේශිපන්දුර දෙනිය	එම	දෙනිය	0 0 5
9811	දේශිපන්දුර ගේන	එම	වත්ත	3 2 38
9812	බෝගහගේන නොතොත් අළුත්වත්තේ අත්මග	එම	පැහිරි	8 3 16
9815	අළුත්වත්ත	කරපොතුගල	වත්ත	1 0 0
9816	මහගේන	තුම්බ	පැහිරි	1 3 21
		සිතියම 4,092.		
10312	තේළුම් පොතුන	බිච්චිගමුව	දෙනිය	0 0 37
10313	කකිරේගේගේනේ බිච්ච	එම	එම	0 1 0
10314	තුම්බෙගොඩැල්ල	එම	බැඳිද	3 1 21
10315	කකිරේගේගේන	එම	පැහිරි	3 2 12
10316	වැලිපොතේගේනේ දෙනිය	එම	දෙනිය	0 3 7
10317	වැලිපොතේගේන	එම	පැහිරි	11 0 26
10318	වැලිපොතේගේනේ දෙනිය	උල්ල	දෙනිය	0 0 35
10319	වැලිපොතේගේන	එම	පැහිරි	0 1 11
10320	කකිරේගේගේන මිකන්ද	බිච්චිගමුව	බිච්ච	0 1 17
10321	කැටකොලගහගේන	එම	පැහිරි	0 3 24
10322	ගල්කැට්දෙනියේ අත්මග	එම	එම	3 0 33
10323	එම	එම	එම	0 0 29
10324	එම	එම	එම	0 0 13
Q 452	ගල්කැට්දෙනිය	එම	දෙනිය	1 2 15
R 452	ගල්කැට්දෙනියේ ඉහලකැල්ල	එම	එම	0 1 13
10325	ඉහලකැල්ලේ අත්මග	එම	පැහිරි	0 0 14
10326	එම	එම	එම	0 1 31
10327	ගොඩැල්ලගේගේදෙනිය	එම	දෙනිය	0 1 16
10328	ගොඩැල්ලේ ගේන	එම	කුඩාකැල්ලේ	3 3 1
10329	—	එම	එම	0 1 14

කක්සේරු මිල රුපියල් 10යේ සිට 20 දක්වා.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතර ආණ්ඩුවේ උපද්වන්තලන්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වහත්සේගේ ආඥාවලෙහි,

ඩබ්ල්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙකුකාරිස් වම්ම.

No. 1,077, S. P.

Colonial Secretary's Office,
Colombo, August 2, 1900.

ON Thursday, September 20, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at Kamburupitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-five allotments of land situated in the Gangaboda pattu of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 4,113.		Description.	Extent.	
		Village.			A.	R.
10439	Galkadamullehena	Kahagala		Citronella	2	3 39
10440	Udutumpela-atmaga	do.		do.	1	0 10
10441	Udutumpeladeniya	do.		Deniya	0	0 26
10442	Udutumpela-atmaga	do.		Citronella	0	3 4
10443	Do.	do.		do.	0	1 11
10444	Galkadamulleatmaga	do.		do.	0	1 17
		Preliminary plan 4,108.				
10405	Madawelamulleatmaga	Ulalla		Citronella	2	0 36
10406	Do.	do.		do.	1	2 14
10407	Pahala-alakolamulla	do.		do.	2	2 25
10408	Nakandagoda	do.		do.	1	1 0
10409	Do.	do.		do.	0	0 16
10410	Pusseegahahena	do.		do.	1	0 2
10411	Ihala-alekolamulla	do.		do.	5	2 19
10412	Adiragedeniya-atmaga	do.		do.	0	1 33
10413	Do.	do.		do.	2	2 0
10414	Do.	do.		Jungle	0	2 0
10415	Wattagawadeniya-atmaga	do.		Citronella	1	1 23
10416	Ihaladeniyahena	do.		Jungle	3	0 32
10417	Pusseegahahena	do.		Citronella	1	0 34

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
Preliminary plan 4,093.				
10330	Higgahadeniya	Ulalla	Deniya	0 0 28
10331	—	do.	Garden	0 0 27
10332	Kalugamagedeniya	do.	Deniya	0 1 3
10333	Higgahahena or Addaragedeniya-atmaga	do.	Citronella	7 1 15
10334	Kalugamagedeniya-atmaga	do.	do.	0 3 5
10335	Do.	do.	do.	0 1 20
10336	Do.	do.	do.	0 1 37
10337	Miwakumbureatmaga	do.	do.	0 2 39
10338	Lindamulleatmaga	do.	do.	3 1 2
10339	Ihalalindamulleatmaga	do.	do.	2 3 32
10340	Ihalalindamulledeniya	do.	Deniya	0 0 26
10341	Do.	do.	Citronella	4 0 38
10342	Wenemulleatmaga	do.	do.	3 3 0
Preliminary plan 4,116				
10471	Mahapotudeniya	Kirinde	Deniya	1 3 33
10472	Do.	Ulalla	do.	0 0 34
Preliminary plan 4,594.				
V 489	Dewatadeniya	Wilpita	Paddy field	3 1 30
12656	Walarambehena, Kudauruhena, and Mahauruhena	do.	Jungle	83 1 9
12657	Uruhenadeniya	do.	Swamp	0 2 39
12658	Do.	do.	do.	1 0 19
12659	Uruhena	do.	Citronella	1 1 19
12660	Gamagehena	do.	Jungle	29 2 11
12661	Gamagehenadeniya	do.	Deniya	0 0 38
W 489	Gamagewatta	do.	Citronella	0 3 22
X 489	Delgahawilagoda	do.	do.	0 3 31
Preliminary plan 1,949.				
F 183	Potukoladeniyahena	Ulalla	Jungle	4 3 9
Preliminary plan 4,111.				
10432	Masmullekele	Mapalana	Citronella	0 1 8

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,077, s. P.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 2 වෙනි දින කොළඹ මහනගරාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර උපළුපත්තලයකට විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 20 වෙනි දින වහස්පතින්ද දවල් 12ව කමුරු පිටසේ කානාගමේදී වෙන්දේසිකර විකුණනු ලබන සෙදෙසවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ ගඟබඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි හතළිස්පහක්. සිතියම 4,113.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. ර. ප.
10439	ගල්කඩවුල්ලේගේන	කහගල	පැහිරි	2 3 39
10440	උඩුකුම්පැලඅත්මග	එම	එම	1 0 10
10441	උඩුකුම්පැලදෙණිය	එම	දෙණිය	0 0 26
10442	උඩුකුම්පැලඅත්මග	එම	පැහිරි	0 3 4
10443	එම	එම	එම	0 1 11
10444	ගල්කඩවුල්ලේඅත්මග	එම	එම	0 1 17
සිතියම 4,108.				
10405	මඩවෙලවුල්ලේඅත්මග	උල්ල	පැහිරි	2 0 36
10406	එම	එම	එම	1 2 14
10407	පහලඅලකොලවුල්ල	එම	එම	2 2 25
10408	නාකන්දගොඩ	එම	එම	1 1 0
10409	එම	එම	එම	0 0 16
10410	පුස්සේගහගේන	එම	එම	1 0 2
10411	ඉහලඅඵකොලවුල්ල	එම	එම	5 2 79
10412	අදිරගේදෙණියඅත්මග	එම	එම	0 1 33
10413	එම	එම	එම	2 2 0
10414	එම	එම	බැද්ද	0 2 0
10415	වත්තගාමාදෙණියේඅත්මග	එම	එම	1 1 23
10416	ඉහලදෙණියේගේන	එම	එම	3 0 32
10417	පුස්සේගහගේන	එම	පැහිරි	1 0 34

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
		සිතියම 4,093.		
10330	කිත්තකහේනදෙනිය	උල්ලු	දෙනිය	0 0 28
10331		එම	වත්ත	0 0 27
10332	කළුගමගේදෙනිය	එම	දෙනිය	0 1 3
10333	කිත්තකහේන නොකොත් අද්දරගේදෙනියඅත්මග	එම	පැහිරි	7 1 15
10334	කළුගමගේදෙනියඅත්මග	එම	එම	0 3 5
10335	එම	එම	එම	0 1 20
10336	එම	එම	එම	0 1 37
10337	මසිවකුඹුරේඅත්මග	එම	එම	0 2 39
10338	ලීදමුල්ලේඅත්මග	එම	එම	3 1 2
10339	ඉහලලීදමුල්ලේඅත්මග	එම	එම	2 3 32
10340	ඉහලලීදමුල්ලේදෙනිය	එම	දෙනිය	0 0 26
10341	එම	එම	පැහිරි	4 0 38
10342	විනේමුල්ලේඅත්මග	එම	එම	3 3 0
		සිතියම 4,116.		
10471	මහපොකුදෙනිය	කිරිඳි	දෙනිය	1 3 33
10472	එම	උල්ලු	එම	0 0 34
		සිතියම 4,594.		
V 489	දව්වදෙනිය	විල්ලිව	කුඹුර	3 1 30
12656	වල්ලුරහේන, කුඩාලෑරු හේන සහ මහලෑරුහේන	එම	බැඳ්ද	83 1 9
12657	ලෑරුහේනදෙනිය	එම	කැල	0 2 39
12658	එම	එම	එම	1 0 19
12659	ලෑරුහේන	එම	පැහිරි	1 1 19
12660	ගමහේන	එම	බැඳ්ද	29 2 11
12661	ගමහේනදෙනිය	එම	දෙනිය	0 0 38
W489	ගමහේවත්ත	එම	පැහිරි	0 3 22
X 489	දෙල්ගහවිලගොඩ	එම	එම	0 3 31
		සිතියම 1,949.		
F 183	පොකුකොලදෙනියේහේන	උල්ලු	බැඳ්ද	4 3 9
		සිතියම 4,111.		
10432	මාස්මුල්ලේකැලේ	මාසලාන	පැහිරි	0 1 8

කක්සේරු මිල රුපියල් 10යේ සිට 20 දක්වා.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යාණ්ඩුකාරවරයාගේ අනුමැතියෙන්, විකිණීමේ කොන්දේසි ගැණ මාතර ආණ්ඩුවේ උපදේශනාලයකින් අනුමැතියෙන් දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමාතුවහන්සේගේ ආඥාවලස,

ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීජ වමිහ.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,407, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, July 28, 1900.

ON Tuesday, September 18, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,342.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent A. R. P.
10938	Hattiniya	Wekumbura	The Crown	Paddy field	4 2 20

Upset price,—Rs. 100 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,407, N.-W. P.

වර්ෂ 1900 ජූලි මස 28 වෙනි දින කොළඹ

මහසෙනෙවිගේ ජනරජයේ කන්තෝරුවේදී.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ජූලි සැප්තැම්බර් මස 18 වෙනි දිනට අගතරුවාද දවල් 1 වන කුරුනෑගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පලාතේ කවුඟම්පොල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
10938	හත්තියිය	වැකුඹුර	වැකුඹුර	අ. රු. ප. 4 2 20
නියමකරනලද මුදල අක්කරයක් රුපියල් 100යි.				

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරජවරයා විසින් මෙහි කොන්දේසි ගැණ කරණ වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
බබ්ල්ස්. පී. චේලර්,
වැඩබලන මහසෙනෙවිගේ මහත.

No. 1,408, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, August 2, 1900.

ON Tuesday, September 18, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 2,337. Name of Land.	Description.	Extent. A. R. P.
10928	Nawasigahawatta	Kahayayakanatta <i>alias</i> Kosgahakele	Jungle	5 2 6
Upset price,—Rs. 30 an acre.				

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,408, N.-W. P.

වර්ෂ 1900 ජූලි අගෝස්තු මස 2 වෙනි දින කොළඹ

මහසෙනෙවිගේ ජනරජයේ කන්තෝරුවේදී.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ජූලි සැප්තැම්බර් මස 18 වෙනි දිනට අගතරුවාද දවල් 1 වන කුරුනෑගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් මෙහිදෙන්නට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පලාතේ කවුඟම්පොල හත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
10928	හවසිගහවත්ත	කහගායකහත්ත නොහොත් කොස්ගහකැලේ	කැලේ	අ. රු. ප. 5 2 6
නියමකරනලද මුදල අක්කරයක් රුපියල් 30යි.				

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරජවරයා විසින් මෙහි කොන්දේසි ගැණ කරණ වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
බබ්ල්ස්. පී. චේලර්,
වැඩබලන මහසෙනෙවිගේ මහත.

No. 1,409, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, August 2, 1900.

ON Wednesday, September 19, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

Two allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
3237	Koswatta	Karangahakumbura	The Crown	Paddy field	0 1 30
3267	Koswatta	Dalukgahakumbura	The Crown	Paddy field	0 0 36
Upset price,—Rs. 40 per acre.					

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,409 N.-W. P.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 2 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් නිකුත් කළ නිවැරදි කටයුතු වේ.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 19 වෙනි දින වූ බදාදා දවල් 1 වැනි කුරුණෑගල කම් මේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන ගෙදෙපොළා ඇත.

වසම් දිසාවේ කුරුණෑගල පලාතේ දඹදෙනිගත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

නො.	ගම.	සිතියම 461. ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප
3237	කොස්වත්ත	සරත්ගමකුඹුර	කුඹුර	0 1 30
3667	එම	සිතියම 472. දලක්ගමකුඹුර	එම	0 0 36

නියමකරණලද මුදල අක්කරයක් රු. 40යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍ය නිකුත් කළ නිවැරදි කටයුතු වේ. මෙහි මෙම කොන්දේසි ගැණ කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් නිකුත් කළ නිවැරදි කටයුතු වේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. මේලර්,
වැඩබලන මහසෙනෙවිතුමා වෙත.

No. 1,410, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, August 3, 1900.

ON Tuesday, September 25, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
10961	Waduwwa	Asweddumepuwakaramba	Garden	1 3 5	100
10962	Koholana	Medikelekehelkotuwa <i>alias</i> Delgahamulahena	Garden	1 0 9	50
9991	Ratneruwa	Bulankanda-agara	Garden	4 0 31	150

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,410, N.-W. P.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 3 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් නිකුත් කළ නිවැරදි කටයුතු වේ.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින වූ අඟහරුවාදා දවල් 1 වැනි කුරුණෑගල කම් මේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන ගෙදෙපොළා ඇත.

වසම් දිසාවේ කුරුණෑගල පලාතේ දඹදෙනි ගත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3 ක්.

සිතියම 2,370.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
10961	වඩුවාව	අස්වැද්දමේ පුවක්අරඹ	වත්ත	1 3 5	100
10962	කොහොල. න	සිතියම 2,371. මැඩිකැලේ කෙහෙල් කොටුව නොහොත් දෙල්ගම මුල් ගේන	එම	1 0 9	50
9991	රත්නාරාම	සිතියම 2,015. මුලක්කම් අහාරේ ඇල	එම	4 0 31	150

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍ය නිකුත් කළ නිවැරදි කටයුතු වේ. මෙහි මෙම කොන්දේසි ගැණ කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් නිකුත් කළ නිවැරදි කටයුතු වේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. මේලර්,
වැඩබලන මහසෙනෙවිතුමා වෙත.

No. 1,411, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, August 1, 1900.

ON Tuesday, September 18, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,066.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
5580	Kiniyama	Wewalangamukalana	The Crown	Forest	19 0 0
5581	Do.	do.	do.	do.	31 0 16
5582	Do.	do.	do.	do.	22 3 16

Upset price,—Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,411, N.-W. P.

වම 1900 ක්වූ අගෝස්තුමස 1 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදීය.

වම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම 1900 ක්වූ සැප්තැම්බ් මස 18 වෙනි දිනවූ අඟහරුවාද දවල් 1ට කුරුකුල කවිවේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

වම දිසාවේ කුරුකුල පලාතේ කවුගම්පොලකන්තවුවේ කොවිසාසයේ පිහිටා තිබෙන බිම්කැවෙලි. සිතියම 1,066.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. ර. ප.
5580	කිනියම	වේවැල්අහාරේ බුකලාන	බුකලාන	19 0 0
5581	එම	එම	එම	31 0 16
5582	එම	එම	එම	22 3 16

නියමකරණලද මුදල අක්කරයක් රුපියල් 20යි.

වම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනලාභනාත්මයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වමදිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේද දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවකන්තේ ආඥාවලෙස,

ඩබ්ලිව්. පී. ටේලර්,
වැඩබලන මහසෙනසුනාධිපතිවරයා.

No. 1,412, N.-W. P.

Colonial Secretary's Office,
Colombo, August 6, 1900.

ON Tuesday, September 25, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,641. Village—Ratmale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
8443	Ratmalekele	The Crown	Chena	44 3 28	25
8444	Wewakumbura	do.	Field	10 2 4	40
8445	Wewakumburakanatta	do.	Threshing floor	0 0 16	25
8446	Ratmalekele	do.	Chena	12 2 16	25
8448	Kajugahahena	do.	do.	0 1 32	25
8449	Ratmalekele	do.	do.	33 3 39	25
8451	Palliyakotuweagara	do.	Deni land	6 2 28	20
8453	Siyambalagahakumbura	do.	Field	11 3 37	40
8454	Ratmalekele	do.	Chena	45 1 0	25
8455	do.	do.	do.	18 0 10	25
8456	Kattiyamula-agara	do.	Deni land	4 1 31	20
8452	Palliyakotuweagara	do.	do.	0 3 0	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,412, N.-W. P.

වම් 1900 ක්වු අතෝස්තු මස 6 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කටයුතු වෙත.

වම් දිනවනි ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේ විසින් මෙහි සහන සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු මුළු නිකුත්වල ප්‍රකාරයට වම් 1900 ක්වු සැප්තැම්බ් මස 25 වෙනි දිනවු අතරු වාද දවල් 1 ව ආරුහු හල කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වම් දිනවනි ආරුහුහල පලාතේ දඹදෙනින හන්සන්තුවේ කෝට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 12ක්. සිහියම 1,641.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
8443	රත්මලේ	රත්මලේකැලේ	සේන	44 3 28
8444	එම	වැවකුඹුර	කුඹුර	10 2 4
8445	එම	වැවකුඹුරේකනක්ක	කමන	0 0 16
8446	එම	රත්මලේකැලේ	සේන	12 2 16
8448	එම	කපුගහසේන	එම	0 1 32
8449	එම	රත්මලේකැලේ	සේන	33 3 39
8451	එම	පල්ලියකොටුවේ අභාදේ	දෙනි ඉඩම	6 2 28
8453	එම	සිංහලාගහකුඹුර	කුඹුර	11 3 37
8454	එම	රත්මලේකැලේ	සේන	45 1 0
8455	එම	එම	එම	18 0 10
8456	එම	කම්මලපුරඅභාදේ	දෙනි ඉඩම	4 1 31
8452	එම	පල්ලියකොටුවේඅභාදේ	එම	0 3 0

සිංහලාගහකුඹුර මුදල කොමර 8,443, 8,445, 8,446, 8,448, 8,449, 8,454 සහ 8,455 අක්කරයක් රුපි මුදල් 25යි. 8,444 සහ 8,453 අක්කරයක් රුපි මුදල් 40යි. 8,451, 8,452 සහ 8,456 අක්කරයක් රුපි මුදල් 20යි.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණ සර්වමර්ජනාලයක්වන තෙක්ද, විකිණීමේ කොන්දේසි කැණ කාරණ වැඩිදිනවනි ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානවනසේනේ ආඥාව දෙස,
බිම්පු. පී. මේරිජ්,
වැඩබලන මහසෙනෙවිවරයාගේ වම්.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 384, P. OF U. Colonial Secretary's Office, Colombo, July 28, 1900.

ON Tuesday, September 11, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at the Wellawaya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Wellawaya division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 384.					
1283	Haratgamuwa, Wellawaya korale	Kolongahakumbura	Chena	3 1 32	10
1284	Do.	Pidavilakumbura	do.	2 1 17	10
1286	Do.	Wahalenindemuttettuwa	do.	3 2 22	10
1287	Do.	Gannilekumbura	do.	1 2 18	10
1289	Do.	Karandagahakumbura	do.	2 2 28	10
1291	Do.	Galpota-arawa	do.	3 1 9	10
1294	Do.	Miyalagahakumbura	do.	1 1 8	10
1297	Do.	Migahakumbura	do.	1 0 30	10
1299	Do.	Nikagahakumbura	do.	2 1 15	10
1301	Do.	Waraketiyakumbura	do.	2 1 10	10
1302	Do.	Migonkumbura	do.	2 1 27	10
1304	Do.	Diyagoyikumbura	do.	1 3 2	10
1306	Do.	Batarawekumbura	do.	2 2 15	10
Preliminary plan 268.					
709	Ranasinhagama, Wellawaya korale	Bogahatenna-arnawekumbura	Paddy field	1 0 13	10
Preliminary plan 433.					
1554	Kurugama	Paragaha-arawa	Chena	0 2 8	10
1562	Do.	Talawatta-arawa	do.	0 1 4	10
Preliminary plan 383.					
1281	Telulla	Dematawewa-arawa	Chena	16 2 0	10

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
711	Ranasinhagama	Preliminary plan 270. Tumpalekumbura	Paddy field	1 0 14	10
712	Do.	Pinarawepatana	Patana	0 0 20	10
1548	Kurugama	Preliminary plan 430. Dambagaswiridiya	Paddy	3 1 10	10
1551	Do.	Preliminary plan 432. Ambagahwelakumbura	Paddy	1 0 24	10
1552	Do.	do.	do.	1 3 10	10
1563	Pallemaduruwa in Wella- waya korale	Preliminary plan 434. Pallemaduruwa Hewapanguwa	Chena	3 2 18	10
1564	Do.	Helagedara-arawa	do.	0 0 39	10
1565	Do.	Pallemaduruwa	do.	16 3 10	10
1566	Do.	Ambagahakumbura	do.	4 2 27	10
1419	Medagalbokka	Preliminary plan 418. Depawelakumbura	Patana	1 1 20	10
1420	Do.	Kohuwila-arawa	—	0 3 5	10

Further information regarding these lands can be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 384, P. OF U.

වර්ෂ 1900 ක්වූ ජූලි මස 28 වෙනි දින කොළඹ

මහසෙනෙවරුන්ගේ නායකත්වයෙන් කටයුතු වේදික.

ලංකාවේ මහජනතලක්කායේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත්කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ ජූලි මස 11 වෙනි දිනට අනතුරුවාද දවස් 10 වැලඳීමට කැපවීමේදී වෙත්දේසිකර මිතුරුන්ට යෙදෙනවා ඇත.

ලංකාවේ බදු පලයේ වැලඳීමට කොටසකින් පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 384. අයිතිකරු නිකුත් කිරීමට.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. සත්කස. අ. ර. ප.	අක්කර රු.
1283	වැලඳීමට කොටසකින් කුරුමකුටු	කොළොත්තකුඹුර	සේන	3 1 32	10
1284	එම	පිටිවිලකුඹුර	එම	2 1 17	10
1286	එම	වහලකින්දේ මුක්කෙට්ටුව	එම	3 2 22	10
1287	එම	ගත්තියේ කුඹුර	එම	1 2 18	10
1289	එම	කරදගහකුඹුර	එම	2 2 28	10
1291	එම	ගල්පොතඅරුව	එම	3 1 9	10
1294	එම	මොලගහකුඹුර	එම	1 1 8	10
1297	එම	මීගහකුඹුර	එම	1 0 30	10
1299	එම	නිකගහකුඹුර	එම	2 1 15	10
1301	එම	වීරකැට්ටකුඹුර	එම	2 1 10	10
1302	එම	මීගොත්කුඹුර	එම	2 1 27	10
1304	එම	දියගොසියේ කුඹුර	එම	1 3 2	10
1306	එම	බටරුවේ කුඹුර	එම	2 2 15	10
		සිතියම 268.			
709	වැලඳීමට කොටසකින් කිබ්බර නයිකගම	බෝගහකැත්තේ අරුවේ කුඹුර	කුඹුර	1 0 13	10
		සිතියම 433.			
1554	කුරුම	පරගහඅරුව	සේන	0 2 8	10
1562	එම	හලවත්තඅරුව	එම	0 1 4	10
		සිතියම 383.			
1281	කෙළුල්ල	දෙමටවැවඅරුව	සේන	16 2 0	10
		සිතියම 270.			
711	රහසිංගම	කුම්පුල්ලකුඹුර	කුඹුර	1 0 14	10
712	එම	පිත්තරුවේ පහන	පහන	0 0 20	10
		සිතියම 430.			
1548	කුරුම	දඹගස්වීරසිය	ගොසමකුඹුර	3 1 10	10
		සිතියම 432.			
1551	එම	අඹගහවෙලකුඹුර	එම	1 0 24	10
1552	එම	එම	එම	1 3 10	10
		සිතියම 434.			
1563	වැලඳීමට කොටසකින් පල්ලේමදුරුව	පල්ලේමදුරුව සේවාපංකුව	සේන	3 2 18	10
1564	එම	කෙලගෙදර අරුව	එම	0 0 39	10
1565	එම	පල්ලේමදුරුව	එම	16 3 10	10
1566	එම	අඹගහකුඹුර	එම	4 2 27	10

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක.	අක්කර යක මිල.
		සිතියම 418.		අ. රු. ප.	රු.
1419	මැදගල්ලොක්ක	දෙපාවලකුඹුර	පහස	1 1 20	10
1420	එම	කොහුවිලේඅරව	එම	0 3 5	10

මේ ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාලයාගෙන්ද, විකුණුම ගැන තොරතුරු බදුල්ලේ
 ආණ්ඩුවේ ඒජන්තකාරියගෙන්ද දැනගත යුතුයි.
 ගරුතර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,
 ඩබ්ලිව්. පී. ටේලර්,
 වැඩබලන මහසෙනෙකාරීජ වමික.

No. 385, P. OF U.

Colonial Secretary's Office,
Colombo, August 2, 1900.

ON Tuesday, September 11, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at the Wellawaya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Wellawaya division of the Badulla District of the Province of Uva.
Preliminary plan 911.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
3143	Andawelayaya in Wellawaya korale	Wattekele	Native garden	5 0 16	10

Further information regarding this land may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 385, P. OF U.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 2 වෙනි දින කොළඹ
 මහසෙනෙකාරීජනරාලයාගෙන් කන්දෝරුවේදී.

ඉඩමක මහජනතරුන්ගෙන් විසින් මෙහි පහස සඳහානවෙන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ
 කියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 11 වෙනි දිනවූ අගනරුවාද දවල් 1ට වැල්ලවාසේ
 කානායමේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

ඉඩමක බදු පලාතේ වැල්ලවාස කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 1ක්.
 සිතියම 911.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක.	අක්කර යක මිල.
				අ. රු. ප.	රු.
3143	වැල්ලවාසකෝරලේ	ආඥාවෙලයාන	වත්ත	5 0 16	10

මේ ඉඩම ගැන වැඩිදුර තොරතුරු සර්වේයර්ජනරාලයාගෙන්ද, විකුණුම ගැන තොරතුරු බදුල්ලේ
 ආණ්ඩුවේ ඒජන්තකාරියගෙන්ද දැනගත යුතුයි.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිව්. පී. ටේලර්,
 වැඩබලන මහසෙනෙකාරීජ වමික.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 797, E. P.

Colonial Secretary's Office,
Colombo, July 30, 1900.

ON Tuesday, September 18, 1900, at 1 P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Tampalakamam division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs. c.	
6250	Nacchikkuda	Cheyatua Cassim	Suited for garden	3 0 7		15 0
6251	Do.	—	Jungle	0 1 37		15 0
6907	Kantalai	A. M. M. Assanar Levvai	Jungle	0 3 22		20 0
6898	Periyakinniyai	Mastan Mutalip	Chena	3 1 15		10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
Preliminary plan 568.							
6048	Kinniyai	Katerlevai Katerali	Jungle fit for garden	18	1 18	10	0
6049	Do.	Pakkir Chinnatampi	do.	2	3 17	10	0
6050	Do.	Akammattulevai Atambawa	do.	2	1 30	10	0
6051	Do.	Pirumukammattie Allapichchai	do.	2	2 11	10	0
6052	Do.	Assanar Kattaitampi	do.	1	2 5	10	0
6053	Do.	Pakkir Allapichchai	do.	4	2 13	10	0
6054	Do.	Chinnatampi Marakayer	do.	2	3 7	10	0
6055	Do.	Assanar Chinivappu	do.	3	3 0	10	0
Preliminary plan 1,489.							
3868	Terukkaikuda	—	Jungle fit for garden	2	0 19	10	0
3869	Do.	—	do.	1	3 17	10	0
Preliminary plan 2,266.							
7587	Kandalkadu	—	Jungle	6	2 24	15	0
7588	Do.	—	Paddy field	0	2 33	10	0
Preliminary plan 2,358.							
76065	Kinniyai	Chinnattampi Cheeni	Suitable for paddy	6	0 16	12	50
76066	Do.	do.	Jungle	0	1 22	12	50
76067	Do.	Umer Levvai Packertampi	Suitable for paddy	4	0 13	12	50
76068	Do.	Chenivappu Hadji Meydin	do.	2	2 28	12	50
76069	Do.	Meera Saib Rahiman	do.	2	3 24	12	50
Preliminary plan 2,350.							
76042	Kinniyai	Atamsaipu Aptulkater	Paddy field	2	1 28	10	0
76043	Do.	do.	Suitable for paddy	1	2 7	10	0
76044	Do.	Aptulpulle Mukammattu Cassim	do.	9	1 0	10	0
76045	Do.	Matar Ibrahim	do.	5	3 37	10	0
76046	Do.	—	do.	2	0 34	10	0
76047	Do.	Sinnavappu Hadji Meidin	do.	0	0 22	10	0
76048	Do.	do.	Paddy field	8	1 39	10	0
Preliminary plan 2,477.							
76573	Periyakinniyai	Akamattulevai Assim	Suitable for paddy	15	2 0	12	50
76574	Do.	do.	do.	0	2 17	10	0
Preliminary plan 2,316.							
75931	Sinnakinniyai	A. M. Ameerpillai	Scrub	0	1 6	12	0
75936	Do.	—	do.	0	0 14	10	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 797, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார ஆபீசில்,
கொழும்பு, 1900 ம ஆண்டு ஆடிமீ 30 ந் உ.

1900 ம் ஆண்டு புரட்டாசிமாதம் 18 ந் திகதி, செவ்வாய்க்கிழமை பிற்பகல் 1 மணிக்கு தன் ஆபீசில் கீழ் மாகாணத்து திரிகோணமலை உதவ் கவர்ணமேந்து ஓசனறவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கு விற்கப்பட்டும்.

32 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிகோணமலை மலத்திரிகின தம்பலகம்ப பகுதியிலிருக்கின்றது.

பிளான இலக்கம் 1,906.

உரித்தாளர்—அரசாட்சியார்.

தரிப்புவிலை

ஏக்கரொன்

இல.	குறிச்சி.	கேள்விகாரான பெயர்.	வ்வரம்.	விசாலம்.	
				ஏ. அ. பெ.	ரூ. ச.
6250	நாச்சிகுடா	செய்யது எ. காசிம்	தோட்டத்துக கேற்ற தரை	3	0 7
6251	ஓடி	—	காடு	0	1 37
6907	கந்தளாய	பிளான இலக்கம் 2,089. எ. எம். எம். அச்சூர்வெல்	காடு	0	3 22
6898	பெரியகிணியாய்	பிளான இலக்கம் 2,086. மஸ்தானமுத்தலிப	சேனை	3	1 15
6048	கிணியாய்	பிளான இலக்கம் 568. காதாவெவ்வை காதாஅவி	தோட்டத்துக கேற்ற காடு	18	1 18
6049	ஓடி	பக்கோசின்னதகம்பி	ஓடி	2	3 17
6050	ஓடி	அகமதுலெவவை ஆதம் வாவா	ஓடி	2	1 30
6051	ஓடி	பீருமுகமது அலலாபிச்சை	ஓடி	2	2 11
6052	ஓடி	அச்சூர் கட்டைத்தம்பி	ஓடி	1	2 5
6053	ஓடி	பக்கோ அலலாபிச்சை	ஓடி	4	2 13

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	தரிப்பு விலை ஏக்கரொன்	
				விசாலம். ஏ. மு. பெ.	றுகூ. ரூ. ச.
6054	கிணியாய்	சின்னத்தமபி மரக்காயா	தொட்டத்துக்கேற்ற காடு	2 3 7	10 0
6055	ரெடி	அசனூ சீனிவாபு	ரெடி	3 3 0	10 0
3868	கிருககைக்கூடா	பிளான இலக்கம் 1,489.			
3869	ரெடி	—	ரெடி	2 0 19	10 0
		பிளான இலக்கம் 2,266.			
7587	கண்டற்காடு	—	காடு	6 2 24	15 0
7588	ரெடி	—	வயல	0 2 33	10 0
		பிளான இலக்கம் 2,358.			
76065	கிணியாய்	சின்னத்தமபி சீனி	நெற்கேற்றதரை	6 0 16	12 50
76066	ரெடி	—	காடு	0 1 22	12 50
76067	ரெடி	உமறுலெவ்வைய யக்கீர்த தமபி	நெற்கேற்றதரை	4 0 13	12 50
76068	ரெடி	சீனிவாபு கச்சமெய்தீன	ரெடி	2 2 28	12 50
76069	ரெடி	மீராசாகிப நகிமான	ரெடி	2 3 24	12 50
		பிளான இலக்கம் 2,350.			
76042	கிணியாய்	ஆதம்சாயவு அப்துல்காதர்	வயல	2 1 28	10 0
76043	ரெடி	—	நெற்கேற்றதரை	1 2 7	10 0
76044	ரெடி	அப்துலபிள்ளை முகம்மது	காசீம	9 1 0	10 0
76045	ரெடி	மதார் இபிரகீம்	ரெடி	5 3 37	10 0
76046	ரெடி	—	ரெடி	2 0 34	10 0
76047	ரெடி	சின்னவாபு கச்சமெய்தீன	ரெடி	0 0 22	10 0
76048	ரெடி	—	வயல	8 1 39	10 0
		பிளான இலக்கம் 2,477.			
76578	பெரியகிணியாய்	அகமதுலெவ்வைய ஆசனூ	நெற்கேற்றதரை	15 2 0	12 50
76574	ரெடி	—	ரெடி	0 2 17	10 0
		பிளான இலக்கம் 2,316.			
75931	சின்னக்கிணியாய்	ஏ. எம். அமீரப்பிள்ளை	பறட்டைக்காடு	0 1 6	12 0
75936	ரெடி	—	ரெடி	0 0 14	10 0

இக்காரணிகளைப்பற்றிய மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனையின் கொர்திசுகளைப்பற்றித் திருகோணமலை உதவி ஏசுன்றரிடத்துலு உறிநதுகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

டபின்பு. ற்றீ. சேயிலர்,
இராசாங்க விதிதரின் வேலையாப்பவர்.

No. 798, E. P.

Colonial Secretary's Office,
Colombo, August 8, 1900.

ON Tuesday, October 16, 1900, at 1 P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty allotments of land situated in the Koddiyar division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 1,990.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	Upset Price
					per Acre.
				A. R. P.	Rs. c.
6487	Marutadichchena	B. Thurasamy	Garden	2 2 18	10 0
6488	Do.	N. Vallipuram	do.	1 3 10	10 0
6489	Do.	Sitampari Sinniah	do.	2 1 21	10 0
6490	Do.	A. Chinnatampi	Chena	2 0 20	10 0
Preliminary plan 2,015.					
6570	Mutur	A. Seenivappu	Abandoned chena	2 3 4	10 0
6571	Do.	Vappucassim	do.	1 1 9	10 0
6572	Do.	Udumankanialiyar	do.	2 0 36	10 0
6573	Do.	Udumankanilevvai	do.	2 0 20	10 0
6574	Do.	A. Meerasaib	do.	1 3 26	10 0
Preliminary plan 2,016.					
6576	Marutadichchenai	Arumugam Sinniah	Old clearing	0 0 12	10 0
6577	Do.	—	do.	0 2 16	15 0
Preliminary plan 2,037.					
6695	Anaitivu	Velantar Sinnatampi	Paddy field	4 0 20	12 50
6696	Do.	do.	do.	4 1 26	12 50
6697	Do.	K. Muthapillai	do.	3 1 25	12 50
6698	Do.	do.	do.	5 0 33	12 50

Lot.	Village.	Name of Applicant.	Description.	Extnt.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
Preliminary plan 970.						
11901	Muttur	P. Aliyar	Jungle	3	1 21	12 50
11902	Do.	P. Meerasaibu	do.	4	1 34	12 50
11903	Do.	—	do.	2	3 3	12 50
11905	Do.	O. P. Sekumatar Udaiyar	do.	13	2 29	12 50
11906	Do.	do.	do.	2	3 3	12 50
11907	Do.	O. O. M. Karim Marakayar	do.	30	1 14	12 50
11908	Do.	S. Sinnatampi	do.	8	1 36	15 0
11909	Do.	K. Martin	Jungle and paddy	3	0 27	15 0
11910	Do.	do.	do.	2	1 30	15 0
11911	Do.	M. Pakkirkpillai	do.	1	2 17	15 0
11912	Do.	do.	do.	2	0 8	15 0
11913	Do.	M. Kachchu Marakayar	do.	3	2 14	15 0
11914	Do.	do.	do.	4	3 36	15 0
11915	Do.	O. Muheiytinbawa	do.	6	0 10	15 0
11916	Do.	M. Mukammattutampi	do.	7	2 18	12 50
11917	Do.	A. Sapapati	Jungle	7	2 0	12 50
11918	Do.	do.	do.	5	3 17	12 50
11922	Do.	K. Tamper	do.	12	3 4	12 50
11923	Do.	K. Vairan	do.	7	0 20	12 50
11924	Do.	A. S. Murukan	do.	5	2 24	12 50
11927	Do.	O. Pichchaikandu	do.	7	1 32	12 50
11928	Do.	A. Saipu	do.	4	2 23	12 50
11929	Do.	M. W. Murukesapillai	do.	15	3 18	12 50
Preliminary plan 1,630.						
4733	Muttur	K. Kuppaitampi	Chena	3	2 32	10 0
4734	Do.	K. Meerasaibu and another	Garden	1	0 15	12 50
Preliminary plan 1,631.						
4735	Muttur	Veerapattiran Kandiah	Open land and jungle	1	2 25	10 0
Preliminary plan 1,632.						
4736	Menkamam	S. C. Menkachetty	Jungle	20	1 36	12 50
Preliminary plan 1,633.						
4737	Muttur	Pakkirkpillai Muhidinbawa	Chena clearing	13	1 28	10 0
E 42	Do.	—	Paddy field	1	2 12	10 0
Preliminary plan 1,641.						
4753	Sampur	Kaliappen Sinnatamby and another	Suitable for paddy	3	1 30	10 0
Preliminary plan 1,704.						
5205	Kaddaiparichchan	—	Chena	0	2 15	10 0
5206	Do.	—	do.	3	2 24	10 0
5207	Do.	—	do.	3	3 34	10 0
5208	Do.	—	Thick forest	30	0 0	15 0
5209	Do.	—	do.	2	1 11	15 0
5210	Do.	—	Old chena	5	1 38	10 0
Preliminary plan 1,777.						
5724	Muttur	Kantapper Arumgam	Jungle	5	1 10	10 0
5725	Do.	—	do.	2	3 10	10 0
5727	Do.	M. Aptulkater	High forest	15	3 19	50 0
5728	Do.	do.	do.	13	0 8	50 0
Preliminary plan 1,785.						
5747	Kaddaiparichchan	Kanthapper Pachchamuttu	Jungle fit for garden	1	3 19	15 0
Preliminary plan 1,810.						
5815	Ichchilampattai	Kanapatipattan	Fit for paddy	4	0 21	10 0
Preliminary plan 2,053.						
6761	Muddichchenai	M. Vilankan	Paddy land	10	0 32	12 50
6763	Do.	K. Kanapati	Open	4	0 0	10 0
Preliminary plan 2,090.						
6910	Muttur	Anthony Swany	Old paddy field	1	2 12	10 0
6911	Do.	do.	High land	0	0 6	10 0
Preliminary plan 2,127.						
7017	Muttur	M. Nooru	Jungle	4	0 0	10 0
Preliminary plan 2,122.						
7008	Anaitivn	A. Chinnatampi	Suitable for paddy	1	1 32	10 0
Preliminary plan 2,129.						
7020	Kunittivu	V. Pattiniyan	Paddy field	4	3 26	10 0
Preliminary plan 2,335.						
75979	Sampur	K. Veluppillai	Paddy field	1	2 18	25 0
Preliminary plan 2,407.						
76263	Anaitivn	V. Veluppillai	Paddy field	10	3 12	12 0
76264	Do.	—	Suited for paddy	9	0 28	10 0
76265	Do.	M. Thampapillai	do.	5	2 12	10 0
Preliminary plan 2,413.						
76282	Mallikaitivu	N. Marutappen	Chena	2	3 34	10 0
76283	Do.	M. Pattiniyan	do.	2	0 30	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
76797	Anaattivu	Preliminary plan 2,520. K. Monthappillai	Old paddy field	4 3 4	12 50
6733½	Muddichchenai	Preliminary plan 2,045. Kanapati Aminatampi	Jungle fit for cocoa-nut	0 3 33	15 0.
6734½	Do.	Katiravelu Muttapillai	do.	1 2 36	15 0
6735½	Do.	do.	do.	1 0 29	12 50.
6736½	Do.	Vairamuttu Chelliah	do.	2 3 1	12 50
<i>Default Lands.</i>					
Preliminary plan 2,349. Name of Purchaser.					
76041	Toppur	Miralevvai Kuppaitampi	Paddy field	3 0 13	12 50
Preliminary plan 2,339.					
76000	Toppur	Chinnattampilevvai Chatakkullevvai	Paddy field	1 1 36	60 0
Preliminary plan 2,421.					
76315	Kankuveli	Vairamuttu Chinnattampi	Paddy field	2 1 33	12 50
Preliminary plan 982.					
39	Toppur	Seeniveraisai Vapputampi	Paddy field	4 0 38	20 0
41	Do.	Katirmira Marakkayar Chinnattampi	do.	5 0 32	20 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 798, E. P.

கொலோனியல் சர்க்கிற்த்தரா ஆபிசில்,
கொழும்பு, 1900 ம் ஆண்டு ஆவணிமீ 8 ந் உ.

1900 ம் ஆண்டு ஐப்பசிமாதம் 16 ந் திகதி, செவ்வாய்க்கிழமை பிற்பகல் 1 மணிக்ஞ் தன் ஆபிசில் கீழ் மாகாணத்து திரிகோணமலை உதவ் கவண்ணமேந்து ஏசன்றவர்கனால் இதனடியிற் சொல்லப்படடிருக்கிற முடிசூரிய காணித்துணைகளை, அரசாட்சியாரால் உதரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தபிரகாரம் ஏலத்திற்குறி வற்கப்படும்.

80 காணித்துணைகளை, கீழ் மாகாணத்து திரிகோணமலை மஸ்திறிக்கின் கொட்டியாரப் பகுதிகளிலிருக்கின்றத.

பிளான இலக்கம் 1,990. உரிததாளியின பெயர்—அரசாட்சியார். தரிப்பு விலை வக்கரொண

இல.	சூறிச்சி.	கேள்விகாரனின் பெயர்.	விபரம்.	விசாலம். அ. மு. ப.	றுக்கு ரூ. ச.
6487	மருதடிச்சேனை	ஆர். துரைச்சாமி	தோட்டம்	2 2 18	10 0
6488	ஹெடி	என். வல்விபாரம்	ஹெடி	1 3 10	10 0
6489	ஹெடி	சிதம்பரி சின்னையா	ஹெடி	2 1 21	10 0
6490	ஹெடி	ஏ. சின்னத்தம்பி	சேனை	2 0 20	10 0
பிளான இலக்கம் 2,015.					
6570	முதுர்	ஏ. சீனிவாப்பு	கைவிடப்பட்டசேனை	2 3 4	10 0
6571	ஹெடி	வாப்புசாமி	ஹெடி	1 1 9	10 0
6572	ஹெடி	உதுமானகனி அவியா	ஹெடி	2 0 36	10 0
6573	ஹெடி	உதுமானகனி வெவ்வை	ஹெடி	2 0 20	10 0
6574	ஹெடி	ஏ. மீராசாய்பு	ஹெடி	1 3 26	10 0
பிளான இலக்கம் 2,016.					
6576	மருதடிச்சேனை	ஆறுமுகம் சின்னையா	கைவிடப்பட்டசேனை	0 0 12	10 0
6577	ஹெடி	—	ஹெடி	0 2 16	15 0
பிளான இலக்கம் 2,037.					
6695	ஆணத்தீவு	வேலாயுதா சின்னத்தம்பி	வயல	4 0 20	12 50
6696	ஹெடி	ஹெடி	வயல	4 1 26	12 50
6697	ஹெடி	கே. மூத்தபிள்ளை	வயல	3 1 25	12 50
6698	ஹெடி	ஹெடி	வயல	5 0 33	12 50
பிளான இலக்கம் 970.					
11901	முதுர்	பி. அவியா	காடு	3 1 21	12 50
11902	ஹெடி	பி. மீராசாய்பு	காடு	4 1 34	12 50
11903	ஹெடி	—	காடு	2 3 3	12 50
11905	ஹெடி	ஓ. பி. சேசுமதா உடையா	காடு	13 2 29	12 50
11906	ஹெடி	ஹெடி	காடு	2 3 3	12 50
11907	ஹெடி	ஓ. எம். கதிருமரக்காயா	காடு	30 1 14	12 50
11908	ஹெடி	எஸ். சின்னத்தம்பி	காடு	8 1 36	15 0
11909	ஹெடி	கே. நூதின்	காடும நெத்தரையும்	3 0 27	15 0
11910	ஹெடி	ஹெடி	ஹெடி	2 1 30	15 0

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	விபரம்.	வீசாலம்.		றுக்கு	
				அ. மு. ப.	ரூ. ச.	ரூ. ச.	ரூ. ச.
11911	முதூர்	எம். பக்கிப்பிள்ளை	காடும நெற்றரையும	1	2 17	15	0
11912	ஹெ	ஹெ	ஹெ	2	0 8	15	0
11913	ஹெ	எம். கச்சுடரக்காயா	ஹெ	3	2 14	15	0
11914	ஹெ	ஹெ	ஹெ	4	3 36	15	0
11915	ஹெ	ஓ. முகையதீன் வாவா	ஹெ	6	0 10	15	0
11916	ஹெ	எம். முகம்மதுத்தம்பி	ஹெ	7	2 18	12	50
11917	ஹெ	ஏ. சபாபதி	காடு	7	2 0	12	50
11918	முதூர்	ஏ. சபாபதி	காடு	5	3 17	12	50
11922	ஹெ	கே. தம்பர்	காடு	12	3 4	12	50
11923	ஹெ	கே. வயிரான	காடு	7	0 20	12	50
11924	ஹெ	எ. எஸ். முருகன்	காடு	5	2 24	12	50
11927	ஹெ	ஓ. பிச்சைக்கண்ணு	காடு	7	1 32	12	50
11928	ஹெ	எ. சாய்பு	காடு	4	2 23	12	50
11929	ஹெ	எம். டபிளியு. முருகேசு பிள்ளை	காடு	15	3 18	12	50
4733	ஹெ	பிள்ளை இலக்கம் 1,630.	சேனை	3	2 32	10	0
4734	ஹெ	கே. ரூபபைத்தம்பி கே. மீராசாயபும மறு பேரும	தோட்டம்	1	0 15	12	50
4735	ஹெ	பிள்ளை இலக்கம் 1,631. வீரபத்தின கந்தையா கிறப்பும காடும பிள்ளை இலக்கம் 1,632.		1	2 25	10	0
4736	மேனகாமம்	எஸ். சி. மாணிக்கசெ டடி	காடு	20	1 36	12	50
4737	முதூர்	பிள்ளை இலக்கம் 1,633. பைக்கிப்பிள்ளை முகை தினவாவா	சேனை வயல	13	1 28	10	0
E 42	ஹெ	—	—	1	2 12	10	0
4753	சமபூர்	பிள்ளை இலக்கம் 1,641. காளியப்பன் தினனத்த மபியும மறுபேரும	நெற்கேற்றரை	3	1 30	10	0
5205	கடடைபறிச்சான	பிள்ளை இலக்கம் 1,704.	சேனை	0	2 15	10	0
5206	ஹெ	—	சேனை	3	2 24	10	0
5207	ஹெ	—	சேனை	3	3 34	10	0
5208	ஹெ	—	அடாதகியான காடு	30	0 0	15	0
5209	ஹெ	—	ஹெ	2	1 11	15	0
5210	ஹெ	—	பனையசேனை	5	1 38	10	0
5724	முதூர்	பிள்ளை இலக்கம் 1,777. கந்தப்பா ஆறுமுகம்	காடு	5	1 10	10	0
5725	ஹெ	—	காடு	2	3 10	10	0
5727	ஹெ	எம். அபுலகாதா	உயர்ந்த காடு	15	3 19	50	0
5728	ஹெ	ஹெ	ஹெ	13	0 8	50	0
5747	கடடைபறிச்சான	பிள்ளை இலக்கம் 1,785. கந்தப்பா பச்சைமுத்து	தோட்டத்துக்கேற்ற கரை	1	3 19	15	0
5815	இச்சிலாமத்தை	பிள்ளை இலக்கம் 1,810. கணபதிபக கன்	நெற்கேற்றரை	4	0 21	10	0
6761	முட்டுச்சேனை	பிள்ளை இலக்கம் 2,053. எம். வீளங்கன்	வயல	10	0 32	12	50
6763	ஹெ	சே. கணபதி	கிறப்புத்தரை	4	0 0	10	0
6910	முதூர்	பிள்ளை இலக்கம் 2,090. அந்தோணி சுவாமி	பனைய வயல	1	2 12	10	0
6911	ஹெ	ஹெ	மேட்டுத்தரை	0	0 6	10	0
7017	முதூர்	பிள்ளை இலக்கம் 2,127. எம். நூண்	காடு	4	0 0	10	0
7008	ஆனைத்தீவு	பிள்ளை இலக்கம் 2,122. ஏ. தினனத்தம்பி	நெற்கேற்றரை	1	1 32	10	0
7020	கனித்தீவு	பிள்ளை இலக்கம் 2,129. ஓ. பத்தினியன்	வயல	4	3 26	10	0
75979	சமபூர்	பிள்ளை இலக்கம் 2,335. கே. வேலுப்பிள்ளை	வயல	1	2 18	25	0
76263	ஆனைத்தீவு	பிள்ளை இலக்கம் 2,407. வி. வேலுப்பிள்ளை	வயல	10	3 12	12	0
76264	ஹெ	—	நெற்கேற்றரை	9	0 28	10	0
76265	ஹெ	எம். தம்பிப்பிள்ளை	ஹெ	5	2 12	10	0

இல.	குறிச்சி.	கேள்விகாரரான பெயர்.	விபரம்.	தரிப்பு விலை எகரொன்	
				வீசாலம், அ. நூ. ப.	நகரு ரூ. ச.
		பிளான இலக்கம் 2,413.			
76282	மலலிகைத்தீவு	என். மருதப்பன	சேனை	2 3 34	10 0
76283	டெடி	எம். பத்தினியன்	டெடி	2 0 30	10 0
		பிளான இலக்கம் 2,520.			
76797	ஆனைத்தீவு	சே. மொந்தப்பிள்ளை	பிளைய வயல	4 3 4	12 50
		பிளான இலக்கம் 2,045.			
6733½	மருதடிச்சேனை	கணபதிசீனனத்தமபி	தென்கைக்கற்றகாடி	0 3 33	15 0
6734½	டெடி	கிராவேலுமுகத்தபிள்ளை	டெடி	1 2 36	15 0
6735½	டெடி	டெடி	டெடி	1 0 29	12 50
6736½	டெடி	வயிரமுத்த செலையா	டெடி	2 3 1	12 50
		ஒக்ககுப்பணமிறுபடாத காணிகள்.			
		பிளான இலக்கம் 2,349.			
76041	தோப்பூ	கொளவிலேகாரான பெயர்.	மீராலவ்வை குப்பித தமபி	3 0 13	12 50
		பிளான இலக்கம் 2,339.			
76000	தோப்பூ	சி. சதகருவெவவை	வயல	1 1 36	60 0
		பிளான இலக்கம் 2,421.			
76315	கங்குவேலி	வயிரமுத்த சினனத்த தமபி	வயல	2 1 33	12 50
		பிளான இலக்கம் 982.			
39	தோப்பூ	சீனிவரிசைவாபுத்தமபி	வயல	4 0 38	20 0
41	டெடி	க. மீராமாக்காயா சினனத்தமபி	வயல	5 0 32	20 0

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனையின் கொந்திசுகளைப்பற்றித் திரிகோணமலை உதவி ஏசன்றரிடத்திலும்றிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,
டபிள்யூ. றீ. தேயிலர்,
இராசாங்க விசிறின் வேலைபார்ப்பவர்.

No. 799, E. P.

Colonial Secretary's Office,
Colombo, August 9, 1900.

ON Thursday, October 4, 1900, at 1 P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-one allotments of land situated in the Kaddukulam division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 1,936.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price per Acre.	
				Extent. A. R. P.	Rs. c.
6331	Pulmoddai	Sinnattampi Meydinbawa	Open and scrub	1 2 14	10 0
6332	Do.	Akummatulevvai Aliyar	Jungle	1 3 18	30 0
6334	Do.	—	do.	0 2 36	15 0
		Preliminary plan 1,773.			
5674	Nilaveli	—	Suitable for paddy	3 2 0	15 0
5675	Do.	—	do.	3 0 37	15 0
5683	Do.	—	do.	10 2 24	15 0
5686	Do.	—	do.	8 2 23	15 0
5688	Do.	—	do.	1 1 34	15 0
		Preliminary plan 2,049.			
6750	Pulmoddai	Kachechumarakayar Akamatu-levvai	Jungle	2 0 38	30 0
		Preliminary plan 1,941.			
6343	Nilaveli	—	Paddy field	0 3 0	12 50
		Preliminary plan 1,889.			
6164	Kumpurupiddi	—	Paddy field	1 1 29	15 0
6165	Do.	—	do.	4 2 35	15 0
		Preliminary plan 2,057.			
6769½	Kuchchaveli	M. W. Sangarappilai	Suitable for paddy	1 1 34	12 50
		Preliminary plan 2,150.			
7089	Kuchchaveli	Vellaikkandu Mammattutambu	Suitable for paddy	9 1 38	10 0
		Preliminary plan 720.			
L 295	Kuchchaveli	V. Nakamuttu	Garden	18 2 0	15 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
				A.	R.	Rs. o.
Preliminary plan 727.						
8923	Tiriyai	K. Kartikesar	Suited for paddy	4	1 33	15 0
8925	Do.	S. M. Konamalai	do.	5	3 19	15 0
8926	Do.	Kumapati	do.	1	0 19	15 0
Preliminary plan 1,501.						
3909	Periyakulam	A. Kassimali	Paddy field	2	0 29	10 0
Preliminary plan 1,722.						
5292	Velveri	Sansusalvador	Jungle	8	3 12	10 0
Preliminary plan 1,873.						
6111	Tiriyai	—	Paddy field	9	3 6	15 0
6112	Do.	—	do.	3	0 20	15 0
Preliminary plan 2,071.						
6846	Kuchchuveli	V. Kappundaiyan	Jungle fit for cocoanut	1	1 37	12 50
Preliminary plan 2,211.						
7420	Amarivayal	K. Kasinatan	Open jungle fit for paddy	2	2 30	10 0
Preliminary plan 1,851.						
5971	Pulmoddai	Mirasapu Sultan	Paddy field	0	2 15	12 50
Preliminary plan 2,213.						
7427	Pulmoddai	S. Sekumatar	Paddy field	0	3 2	12 50
Preliminary plan 2,554.						
76894½	Nilaveli	—	Salt swamp fit for cocoanut	16	1 0	10 0
Preliminary plan 1,839.						
5946	Pulmoddai	—	Open garden	0	2 18	12 50
Preliminary plan 2,437.						
76411	Tennamaravadi	Kasinaterkanter	Open scrub fit for cocoanuts	0	3 33	2 50
<i>Default Lands.</i>						
Preliminary plan 2,578.						
Name of Purchaser.						
76972	Tiriyai	Santiravi Udaiyar Konamalai	Paddy land	5	1 28	12 50
Preliminary plan 2,582.						
76977	Tiriyai	Konamalai Suppramaniapillai	do.	16	3 11	12 50

Further information respecting these land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 799, E. P.

கொலோனியல் சர்க்கிள்தார் ஆபீசில்,
கொழும்பு, 1900 ம் ஆண்டு ஆகஸ்டின் 9 ந் த.

1900 ம் ஆண்டு அற்புதமாக 4 ½ ன் தகதி லியாளகிழமை பிற்பகல் 1 மணிக்கு நன் ஆபீசில் கீழ் மா காணத்து திரிகோணமலை உதவி கவறணமேந்து ஏசனறவர்களால் இதனடியிற சொல்லப்படடிருகின்ற முடிக்கூரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உதவரவுபண்ணப்படடிருக்கும் பொருத்தபவிரகாரம் வலததிற கூறி விற்கப்படும்.

31 காணித்துணடுகள், கீழ் மா காணத்து திரிகோணமலை டிஸ்திரிக்கின் கடடுக்குளப பகுதியிலிருக் கின்றது.

பிளான இலக்கம் 1,936.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	வவரம்.	எககரொன் றுககு தரிபடி		
				விசாலம், அ. மு. ப.	விலை ரூ. ச.	
6331	புலமோடடை	சினனத்தம்பி மெய்யதீன வாவர	திறப்புமபறடைக காடு	1 2 14	10 0	
6332	ஹெடி	அகமதுலெவவை அலியார	காடு	1 3 18	30 0	
6334	ஹெடி	—	காடு	0 2 36	15 0	
பிளான இலக்கம் 1,773.						
5674	திலாவெளி	—	நெற்கேற்றதறை	3 2 0	15 0	
5675	ஹெடி	—	ஹெடி	3 0 37	15 0	
5683	ஹெடி	—	ஹெடி	10 2 24	15 0	
5686	ஹெடி	—	ஹெடி	8 2 23	15 0	
5688	ஹெடி	—	ஹெடி	1 1 34	15 0	
பிளான இலக்கம் 2,049.						
6750	புலமோடடை	கச்சுமரககாயா அகமது லெவவை	காடு	2 0 38	30 0	
பிளான இலக்கம் 1,941.						
6343	திலாவெளி	—	வயல	0 3 0	12 50	

0 5*

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்.	வ்வரம்.	வீசாலம. ஆ. நூ. ப.	ஏக்கரொன றுக்கு தரிப் புவிலை. நூ. ச.
		பிளான இலக்கம் 1,889.			
6164	கும்புறுபிடடி	—	வயல	1 1 29	15 0
6165	ஓடி	—	வயல	4 2 35	15 0
		பிளான இலக்கம் 2,057.			
6769½	சூச்சுவெளி	எம். டபிளியு. சங்கரப்பிள்ளை	நெற்கேற்றதரை.	1 1 34	12 50
		பிளான இலக்கம் 2,150.			
7089	சூச்சுவெளி	வெள்ளைக்கண்டு மமமதுத்	தட்டி நெற்கேற்றதரை	9 1 38	10 0
		பிளான இலக்கம் 720.			
L 295	சூச்சுவெளி	வீ. நாசமுத்து	தோட்டம்	18 2 0	15 0
		பிளான இலக்கம் 727.			
8923	திரியாய	கே. காதகிகேசா	நெற்கேற்றதரை	4 1 33	15 0
8925	ஓடி	எஸ். எம். கோணமலை	ஓடி	5 3 19	15 0
8926	ஓடி	கே. உமாபதி	ஓடி	1 0 19	15 0
		பிளான இலக்கம் 1,501.			
3909	பெரியகுளம்	ஏ. காசிமதுவி	வயல	2 0 29	10 0
		பிளான இலக்கம் 1,722.			
5292	வெள்ளி	சஞ்சலவடோரா	காடு	8 3 12	10 0
		பிளான இலக்கம் 1,873.			
6111	திரியாய	—	வயல	9 3 6	15 0
6112	ஓடி	—	வயல	3 0 20	15 0
		பிளான இலக்கம் 2,071.			
6846	சூச்சுவெளி	வீ. கபட்டையான	தென்னைக்கேற்றதரை	1 1 37	12 50
		பிளான இலக்கம் 2,211.			
7420	அமரிவயல	கே. காசிநாதன்	நெற்கேற்ற திறப்புத் தரை	2 2 30	10 0
		பிளான இலக்கம் 1,851.			
5971	புலமோட்டை	மீராசாயபு சுலுத்தான	வயல	0 2 15	12 50
		பிளான இலக்கம் 2,213.			
7427	ஓடி	எஸ். சேகரமதாரா	வயல	0 3 2	12 50
		பிளான இலக்கம் 2,554.			
76894½	நிலாவெளி	—	தென்னைக்கேற்ற உப பூற்றரை	16 1 0	10 0
		பிளான இலக்கம் 1,839.			
5946	புலமோட்டை	—	திறப்பான தோட்டம்	0 2 18	12 50
		பிளான இலக்கம் 2,437.			
76411	தென்னமரவடி	காசிநாதா கந்தா	தென்னைக்கேற்ற திறப்பும பறட்டைக் காடு	0 3 33	12 50
		ஒடுக்குப்பணமிறுப்பாத காணிகள்.			
		பிளான இலக்கம் 2,578.			
76972	திரியாய்	கொளவிலைக்காரணின பெயர்.	சந்திராவி உடையார கோணமலை	5 1 28	12 50
		பிளான இலக்கம் 2,582.			
76977	ஓடி	கோணமலை சுப்பிரமணிய பிள்ளை	நெற்காணி	16 3 11	12 50

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரங்கள் அளவைத்தலைவரிடத்திலும் வீற்பனவீசை கொந்தீசுகளைப்பற்றித் திருக்கோணமலை உதவி ஏசுனறரிடத்திலும் மறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டணியினபடி,

டபிளியு. ற்றீ. தேய்லர்,
இராசாங்க விக்கிரிண வேலைபார்ப்பவர்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the extension of the Avisawella hospital, to wit:—

Preliminary plan 10,853. Village—Avisawella.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
F 792	Ukwatta	Cocoanut garden	Assen Tamby Hadjiar	0 2 22
G 792	Do.	do.	do.	0 0 20
H 792	Do.	do.	do.	0 1 16
I 792	Do.	do.	do.	0 0 18
				1 0 36

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on September 6, 1900, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, August 6, 1900.

F. R. ELLIS,
Government Agent.

විෂ් 1876 ක්ව අවුරුද්දේ නොමිලට 3 වෙන ආඥාවලින් ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තට කට, ඒ නම්:—අවස්ථාවේලේලේ ස්ත්‍රීකාරා විකාරකෙර්ව පිණිස වෙති පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවෙති කාණ්ඩයේ කරතිවෙන පංතාර්තු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නම්:—

සිතියම 10,853. ගම—අවස්ථාවේලේලේ.

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතියම නිගන්ත.	මගත. අ. රු. ප.
F 792	ලක්වත්ත	පොල්වත්ත	අසන්තම්බි භාජියාර්	0 2 22
G 792	එම	එම	එම	0 0 20
H 792	එම	එම	එම	0 1 16
I 792	එම	එම	එම	0 0 18
				1 0 36

එවැනිව ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීමට සඳහා ගත්වෙති වගන්තියේ බිහිකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොකොන් තවුන් වෙනුවට ක්‍රියාකරණ අය විෂ් 1900 ක්ව සැස්තැම්බු මස 6 වෙනි දින දවල් 12 කනිසමට කොලඹි කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම් කිසා කිසාසිටින්නට බිහිවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතියමේ තොරතුරුත් කිසාසිටින්නට බිහි බව මෙයින් දැනගත යුතුයි.

විෂ් 1900 ක්ව අගෝස්තු මස 6 වෙනි දින කොලඹි කවිවේරියේදීය. ඇප. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්ත මමත.

1876 ම් වර්ෂයේ 3 ම් මුලාසකසුරුපුරුණු 7 ම් පිරිවිසි පිරිකාරම අවස්ථාවෙහිදී ඉහත පිටිති විස්තරයට සහතික කරනු ලබනු ලැබූ ඉඩම් 6 ක් වන පරිදි වෙති පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවෙති කාණ්ඩයේ කරතිවෙන පංතාර්තු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නම්:—

පිරිතමපදක්කු මුලාසකම 10,853. ශ්‍රී ලංකාවේ—අවස්ථාවේලේලේ.

ශ්‍රේණිය.	කාණියිනු පෙයර්.	විපරම.	උරුමකාරියිනු පෙයර්.	විසාලම අ. රු. ප.
F 792	උක්වත්ත	තෙන්නර්නොට්ටම	අසන්තම්බි ඉඹියාර්	0 2 22
G 792	එම	එම	එම	0 0 20
H 792	එම	එම	එම	0 1 16
I 792	එම	එම	එම	0 0 18
				1 0 36

ඉදිකිරීමට කොටස්වනු ලබන ඉඩම් 6 ක් වන පරිදි වෙති පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවෙති කාණ්ඩයේ කරතිවෙන පංතාර්තු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නම්:—

මෙහිදී කොටස්වනු ලබන ඉඩම් 6 ක් වන පරිදි වෙති පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීමට සඳහා ක්‍රියාකරණ පිණිස "විෂ් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවෙති කාණ්ඩයේ කරතිවෙන පංතාර්තු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වගන්තියේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම් නම්:—

කොලඹි කවිවේරියේදීය. ඇප. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්ත මමත.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a quarry and approach road, to wit:—

Preliminary plan 10,844. Village—Galkissa.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
C 791	Galkissawatta	Cocoanut garden	Peter de Saram Wijesinghe	1 0 30
C 791½	Do.	do.	M. Lewis Fernando and others	0 0 17-50
				1 1 7-50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on September 6, 1900, at 12 noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, August 6, 1900.

F. R. ELLIS,
Government Agent.

විෂය 1876 ක්වූ අවුරුද්දේ නොම්මර 3 වන ආඥාපත්‍රයේ ගන්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් සඳහා, එනම්:—කළුගල් කඩාගැනීමට පහසු සහ ඊට ගාමට ඊටම මාවතක්ද අත්පත්කෙරීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රිකරණ පිණිස "විෂය 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" ගන්වෙනි කාරණයේ කරතිබෙන පොදු අවුරුදු ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරු වගන්තියේ ගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, ඒ ඉඩම නම්:—

සිතියම 10,844. ගම—ගල්කිසස.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කිසත්තා.	මගන. අ. රු. ප.
C 791	ගල්කිසසවත්ත	පොල්වත්ත	පීටර් ද සරම් විරසිංහ	1 0 30
C 791½	එම	එම	ඇම්. එම්. ප්‍රනාන්දු සහ තවදෙනෙක්	0 0 17-50
				1 1 7-50

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව කිබෙන බව පොදු අවුරුදු ප්‍රකාරයට දැනගැනීම සඳහා ගන්වෙනි වගන්තියේ බිහිකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවැසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙතුවූ ක්‍රිකරණ අය වෂී 1900 ක්වූ සැප්තැම්බර් මස 6 වෙනි දින දවල් 12 කනිසමට කොළඹ කම්මේරියේදී පාදුරිපිට්ටි පැමිණ ඒ කොටසින්ද මේ අයිතිවැසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට බිහිවූ මෙයින් දැනගත යුතුයි.

වෂී 1900 ක්වූ අගෝස්තු මස 6 වෙනි දින
කොළඹ කම්මේරියේදීය.

ඇප. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්ත වරයා.

1876 ම බ්‍රහස්පතින් 3 වන දින මුලකසස්සඳුනෙහි 7 ම පිරිවිණ් ප්‍රකාරයට කලක්කලා මුදුකකුම අත්පත්කෙරීමට පොදු අවුරුදු ප්‍රකාරයට ගනු ලැබූ ඉඩම්වලට අයිතිවැසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙතුවූ ක්‍රිකරණ අය වෂී 1900 ක්වූ සැප්තැම්බර් මස 6 වෙනි දින දවල් 12 කනිසමට කොළඹ කම්මේරියේදී පාදුරිපිට්ටි පැමිණ ඒ කොටසින්ද මේ අයිතිවැසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට බිහිවූ මෙයින් දැනගත යුතුයි.

පිරිවිණ් ප්‍රකාරයට මුලකසස්සඳුනෙහි 7 ම පිරිවිණ් ප්‍රකාරයට කලක්කලා මුදුකකුම අත්පත්කෙරීමට පොදු අවුරුදු ප්‍රකාරයට ගනු ලැබූ ඉඩම්වලට අයිතිවැසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙතුවූ ක්‍රිකරණ අය වෂී 1900 ක්වූ සැප්තැම්බර් මස 6 වෙනි දින දවල් 12 කනිසමට කොළඹ කම්මේරියේදී පාදුරිපිට්ටි පැමිණ ඒ කොටසින්ද මේ අයිතිවැසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට බිහිවූ මෙයින් දැනගත යුතුයි.

නුභංග.	කාර්ණිකයාගේ නම.	විවරය.	උරුමකරුගේ නම.	විෂයය. අ. රු. ප.
C 791	කලක්කලා මුදුකකුම	මුලකසස්සඳුනෙහි 7 ම පිරිවිණ්	පීටර් ද සරම් විරසිංහ	1 0 30
C 791½	එම	එම	ආර්. වි. විසේනරත්න මහා පාලක	0 0 17-50
				1 1 7-50

ගෙවුණු කලක්කලා මුදුකකුම අත්පත්කෙරීමට පොදු අවුරුදු ප්‍රකාරයට ගනු ලැබූ ඉඩම්වලට අයිතිවැසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙතුවූ ක්‍රිකරණ අය වෂී 1900 ක්වූ සැප්තැම්බර් මස 6 වෙනි දින දවල් 12 කනිසමට කොළඹ කම්මේරියේදී පාදුරිපිට්ටි පැමිණ ඒ කොටසින්ද මේ අයිතිවැසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට බිහිවූ මෙයින් දැනගත යුතුයි.

මෙහි මුලකසස්සඳුනෙහි 7 ම පිරිවිණ් ප්‍රකාරයට කලක්කලා මුදුකකුම අත්පත්කෙරීමට පොදු අවුරුදු ප්‍රකාරයට ගනු ලැබූ ඉඩම්වලට අයිතිවැසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොහොත් තමන් වෙතුවූ ක්‍රිකරණ අය වෂී 1900 ක්වූ සැප්තැම්බර් මස 6 වෙනි දින දවල් 12 කනිසමට කොළඹ කම්මේරියේදී පාදුරිපිට්ටි පැමිණ ඒ කොටසින්ද මේ අයිතිවැසිකම්ද කියා කියාසිටින්නට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට බිහිවූ මෙයින් දැනගත යුතුයි.

කොළඹ පාලක,
1900 ම බ්‍රහස්පතින් 6 වන දින.

ආර්. වි. විසේනරත්න,
අරුණාචලියා

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Monday, August 20, 1900, at 2 P.M., will be put up for re-sale at the Anuradhapura Kacheheri, at the risk of the original purchaser, the Arrack Rent of the North-Central Province from September 1 to December 31, 1900, if the original purchaser has not before that date paid up and settled the instalment due for the month of July, 1900.

The purchaser at the re-sale will be required to deposit an amount equal to one month's rent in cash on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

HARRY E. BEVEN, for Government Agent.

Anuradhapura Kacheheri, August 1, 1900.

NOTICE is hereby given that the Government Agent Galle, will put up for re-sale by public auction, at the risk of the original purchaser, the under-mentioned Tolls from September 1 to December 31, 1900, on Friday, August 17, 1900, at 1 P.M. :-

- 1. The minor toll on the Ambalangoda-Elpitiya road.
2. The road toll at Welitara and Bentota.
3. Hirimbura-Baddegama.
4. Ferry toll at Halpatota.
5. Labuduwa and Akmimana toll.
6. Udugama toll.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before September 15, 1900.

Reason for Re-sale.

Non-payment of the instalment for July, 1900.

L. W. C. SCHRADER, for Government Agent.

Galle Kacheheri, August 7, 1900.

විෂය 1900 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින සිට න දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පළමු ගැහැණුකාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තලත්කාරයන්ගේ විසින් අගෝස්තු මස 17 වෙනි සිකුරුදා දවල් සිතුවේ එකට ප්‍රසිධි වෙන් දේසියේ දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත. එනම්:

- 1. අම්බලන්ගොඩ ඇල්පිටියේ අතුරුපාරේ රේන්දය.
2. වැලිතර සහ බෙන්තර පාරේ රේන්දය.
3. හිරිඹුරේ බද්දේගම.
4. හල්පාතොට නොවුපල් රේන්දය.
5. ලඹුදුව අක්මමන.
6. ලඹුගම.

ඉල්ලුම්කාරයෝ විසින් රේන්දය ගන්ව දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත් පිට ගෙවා ලබන සැප්තැම්බ් මස 15 වෙනිදායන මෙසා මිනැ ඇප සම්පූර්ණකරන්නට මිනැය.

දෙවනු විකුණන්නට යෙදෙන කාරණය නම් 1900යේ ජූලි මාසයට ගෙවන්නට මිනැ මුදල නොගෙවී තිසාය.

ඇල්. ඩබ්ලිව්. සී. ශ්‍රාඩර්, ආණ්ඩුවේ ඒජන්තකාර වෙනුවට.

විෂය 1900 ක්වූ අගෝස්තු මස 7 වෙනි දින ගාල්ලේ කවිවෙර්දේදිය.

NOTICE is hereby given that on Friday, August 17, 1900, at 1 P.M., will be put up for re-sale at the Galle Kacheheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of July, 1900.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and complete the necessary security without delay.

Galle District.

From September 1, 1900, to December 31, 1901.

- 1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

Hambantota District.

From September 1 to December 31, 1900.

- 5. Giruwa pattu west and Magam pattu.

Matara District.

From September 1 to December 31, 1900.

- 6. Four Gravets, Matara, and Makewita.
7. Weligam and Morowak korales.
8. Wellaboda and Gangaboda pattus.
9. Kandaboda pattu.

L. W. C. SCHRADER, for Government Agent.

Galle Kacheheri, August 7, 1900.

මෙහි පහත සඳහන්වන දකුණු පළාතේ අරක්කු රේන්ද ගැන මුල්ගැහැණුකාරයින් විසින් වෂි 1900 ක්වූ ජූලි මාසේදී ගෙවියයුතු මුදල වෂි 1900 ක්වූ අගෝස්තු මස 17 වෙනි සිකුරුදා හෝ ඊට මත්ගෙන් ගෙවන්නට නොගෙදෙන අරක්කු රේන්ද එකී දින දවල් එකට ගාල්ලේ කවිවෙර්දේදී මුල්ගැහැණුකාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත. දෙවනු විකුණීමේදී ගැහැණුකාරයා විසින් විකුණීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවන්නට මිනැවෑ සහ නොපමාව ඇප සම්පූර්ණකරන්නටද මිනැය

ගාළු දිස්ත්‍රික්කයේ.

වෂි 1900 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින පවත් වෂි 1901 ක්වූ දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

- 1. ගාල්ලේ කඩවත්සතර සහ අක්මමන.
2. වැල්ලබඩපත්තුව සහ ගඟබඩපත්තුව සහහිනි.
3. බෙන්තොට වලල්ලාවිටිකෝරලේ.
4. හල්පේපත්තුව.

හම්බන්තොට.

වෂි 1900 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින පවත් 1900 ක්වූ දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

- 5. මාගම්පත්තුව සහ බස්නාහිර හිරුවාපත්තුව.

මාතර දිස්ත්‍රික්කයේ.

වෂි 1900 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින පවත් දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

- 6. මාතර කඩවත්සතර සහ මාකාවිට.
7. වැලිගම සහ මොරවත්කෝරලේ.
8. වැල්ලබඩ පත්තුව සහ ගඟබඩපත්තුව.
9. කන්දබඩපත්තුව.

ඇල්. ඩබ්ලිව්. සී. ශ්‍රාඩර්, ආණ්ඩුවේ ඒජන්තකාර වෙනුවට.

වෂි 1900 ක්වූ අගෝස්තු මස 7 වෙනි දින ගාල්ලේ කවිවෙර්දේදිය.

NOTICE is hereby given that the following Toll Rents of the Central Province from January 1 to December 31, 1901, will be exposed for sale by public auction at the Kandy Kacheheri on Tuesday, September 4, 1900, at 1 P.M., upon the conditions specified below.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Municipal Tolls.

- 1. Peradeniya bridge and Iriyagama road toll.
2. Katugastota bridge and road toll.
3. Gonawatta ferry and Talatu-oya bridge. Payment of toll at either place on the same day will clear the other.
4. Lewella ferry.
5. Halloluwa ferry.
6. Ilukmodara and Kundasale ferries.
7. Ampitiya and Gurudeniya road tolls. Payment of toll at either place on the same day will clear the other.

Government Tolls.

- 1. Gampola bridge.
2. Pupuressa road toll.
3. Pussellawa road toll.
4. Ramboda road toll and toll at Tawalantenna near the junction of Watagoda road with the Gampola-Ramboda road. Payment of toll at either place on the same day will clear the other.
5. Pannal-oya bridge.
6. Bambarakele-Kodigaha road toll.
7. Gondennawa road toll.
8. Bowwagama bridge.
9. Kaduwala road toll.
10. Teldeniya bridge and Kengalla road toll.
11. Madawala road toll.
12. Kaludaela-Perabahutenna road toll.
13. Balakaduwa road toll.
14. Aluwihare and Weragama road tolls. Payment of toll at either place on the same day will clear the other.
15. Dambulla (1) at Dambulla bazaar on the North road and Dambulla, (2) at Dambulla on the road from Kurunegala to Trincomalee. Payment at either of these places to clear the other on the same day.
16. Galewela.
17. Nalanda bridge.
18. Kolongahamula road toll.

- 19. Rikiligaskada road toll.
20. Weragantota ferry.
21. Gampola and Kadugannawa road tolls. Payment of toll at either place on the same day will clear the other.

H. WAGE, Government Agent. Kandy Kacheheri, August 7, 1900.

203 1901 ක්‍රි.පූ. ජනවාරි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් වන මඩාම දිසාවේ පාලම් තොටුපල් රේන්ද පහත දක්වන කොන්දේසිවලට එකඟ වී 1900 ක්‍රි.පූ. සැප්තැම්බර් මස 4 වෙනි අඟහරුවාදා පස්වරු එකට මහනුවර කවිවේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසිකර විකුණන බව ගෙදෙන වග මෙයින් දන්වමි.

ඉල්ලා ගන්නාලද ගතනෙන් සියව දහස බැගින් ගනනක් ගැනුම්කාරයා විසින් විකුණනු දවසේදීම මුද ලෙග් බැඳෙන බවට බිනැය. එම ඉල්ලීම උතුමානන් වනන්සේ විසින් බාරගන්ව ගෙදුනොත්, ඔහුගේ ඉල්ලීම උතුමානන්වනන්සේ විසින් ඒත්තුගන් බව දැනුම් දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගනනෙන් ලදකෙසේ පංඟුවක් වරිනා ඇප ඒත්තුගන් මුද් දර මජ්ඣමයින් හෝ තුනෙන් පංඟුවක් වරිනා ඇප මුද් ලෙග් හෝ බැඳ සම්පූර්ණකරන්ව බිනැය.

ඇප පිණිස තබනලද මජ්ඣ හෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාන්සේට ගෙවියයුතු ගාස්තු වද, ඇප මජ්ඣ සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණ කෙරීමටද, ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප මජ්ඣ රෙජිස්ටර්කෙරීමටත් ගෙවියයුතු ගාස්තුන් ඔහු විසින් ගෙවන්ව බිනැය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල මජ්ඣ ඒවා මිව ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යටත් නැති බවට ඉඩම් ලියා සටහන්කරණ් රෙජිස්ට්‍රාර්කුනගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ඇප දෙන ගැනැත්තාගේ එකදමෙන් ලබාගතයුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලන් නාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගත හැකිවේ.

නාගරිකසභාවට අයිති පාලම් රේන්ද.

- 1. ජේරුදෙනියේ පාලම සහ ඊරිසගම පාරේ රේන්දය.
2. කටුගස්තොට පාලම සහ පාරේ රේන්දය.
3. ගෝනවන්සේ තොටුපල සහ තලාතුමසේ පාලම.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවස තුලදී අතිකව රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
4. ලේවැල්ලේ පොටුපල.
5. ගල්මඩුවේ තොටුපල.
6. ඉරික්මෝදර සහ කුන්ඩසාලේ පොටුපල්.
7. අම්පිරිය සහ ගුරුදෙනියේ පාරේ රේන්ද.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් ඒ දවස තුලදී අතිකව රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

ආණ්ඩුවේ පාලම් රේන්ද.

- 1. ගම්පල පාලම.
2. පුපුරුස්සේ පාරේ රේන්දය.
3. පුස්සැල්ලාවේ පාරේ රේන්දය.
4. රම්බඩ පාරේ රේන්දය සහ කවලන්කුන්සේ රේන්දය. එනම් වටගොඩ පාර සහ රම්බඩ සිට ගම්පලට ගත පාර හන්දිවෙන නැත.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් ඒ දවස තුලදී අතිකව රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
5. පත්තල්මසේ පාලම.
6. බම්බරකැලේ කොහිගහ පාරේ රේන්දය.
7. හොන්දෙන්තාවේ පාරේ රේන්දය.
8. බම්බාගම පාලම.
9. කඩවල පාරේ රේන්දය.

- 10. කෙල්දෙනියේ පාලම සහ කෙත්තලේ පාරේ රේන්දය.
 - 11. මඩවල පාරේ රේන්දය.
 - 12. කළුදැල්ල, පෙරබහුතැන්නේ පාරේ රේන්දය.
 - 13. බලකඩුවේ පාරේ රේන්දය.
 - 14. අළුතිහාරේ සහ වෙරගම පාරේ රේන්දය.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවසතුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
 - 15. දඹුල්ලේ රේන්දදෙක එනම්: දඹුල්ලේ කඩමත් හිසේ සාපතේට සහ පාරේ කොමිමර් එකේ රේන්ද පලද, කුරුනාගල සිට ත්‍රිකුණාමලේට සහ පාරේ කොමිමර් දෙකේ රේන්දපලකදී.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවසතුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
 - 16. ගල්වෙල.
 - 17. නාලන්දේ පාලම.
 - 18. කොලොන්නගමුල පාරේ රේන්දය.
 - 19. රිකිල්ලගස්කඩ පාරේ රේන්දය.
 - 20. වෙරගමතොට කොටුපල.
 - 21. ගම්පල සහ කඩුගන්නාවේ පාරේ රේන්දය.
මෙයින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමෙන් එදවසතුලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
- එච්. චේස්,
ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ.
- වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 7 වෙනි දින මහනුවරදීය.

NOTICE is hereby given that on Thursday, August 30, 1900, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from September 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of July, 1900.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

- 1. Gampola bridge toll.
 - 2. Pupuesssa road toll.
 - 3. Kadawala road toll.
 - 4. Aluwihare and Weragama road toll.
 - 5. Nalanda bridge toll.
 - 6. Teldeniya bridge and Kengalla road toll.
 - 7. Ramboda and Tawalantenna road toll.
 - 8. Bowwagama bridge toll.
 - 9. Kaludaela-Perabahuntenna road toll.
 - 10. Balakaduwa road toll.
 - 11. Dambulla and Galawela road toll.
 - 12. Kolongahamula road toll.
 - 13. Peradeniya bridge and Iriyagama road toll.
 - 14. Katugastota toll.
 - 15. Gampola and Kadugannawa road tolls.
 - 16. Rikillagaskada toll.
 - 17. Gondennawa toll.
 - 18. Talatu-oya ond Gonawatta tolls.
 - 19. Hallolufwa ferry.
 - 20. Lewella ferry.
 - 21. Ampitiya and Gurudeniya tolls.
- Kandy Kachcheri, R. N. THAINE,
August 8, 1900. for Government Agent.

මෙහි සහක සඳහන්වන මධ්‍යමදිසාවේ කොටුපල පාලම් රේන්දවලට, වර්ෂ 1900 ක්වූ ජූලි මාසේට වාරගණනය ගෙවියයුතු මුදල් වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 30 වෙනි දිනදී නොගොස් ඒවමත්තෙන්

ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවනට නොගෙදුනේ විනම්, නැවත විකිනීමෙන් වෙන්ව යෙදෙන්නාවූ සම් අලාභයකට ඔවුන් වගකීමට යටත්කර, වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ඉහතකී අගෝස්තු මස 30 වෙනි මුහුණපනියද පස්වරු 1ට මහනුවර සහ වෙරියේදී නැවත එකතුකර ගෙදෙන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවරුන් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් එක මාසේක මුදල විකුණුපු දවසේදී මුදලෙන් බැඳෙනවට ඕනෑය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කිසිවක් රැම්කර දෙනුලැබේ.

විකිනීමට තිබෙන රේන්ද නම් :

- 1. ගම්පල පාලම් රේන්දය.
 - 2. පුපුරුස්සේ පාරේ රේන්දය.
 - 3. කඩවල පාරේ රේන්දය.
 - 4. අළුතිහාරේ සහ වෙරගම පාරේ රේන්දය.
 - 5. නාලන්දේ පාලම් රේන්දය.
 - 6. කෙල්දෙනියේ පාලම සහ කෙත්තලේ පාරේ රේන්දය.
 - 7. රම්බඩ සහ කවුලන්නාවේ පාරේ රේන්දය.
 - 8. බව්වාගම පාලම් රේන්දය.
 - 9. කළුදැල්ල පෙරබහුතැන්න පාරේ රේන්දය.
 - 10. බලකඩුවේ පාරේ රේන්දය.
 - 11. දඹුල්ල සහ ගල්වෙල පාරේ රේන්දය.
 - 12. කොලොන්නගමුල පාරේ රේන්දය.
 - 13. ජේතදෙනියේ පාලම සහ රිටියගම පාරේ රේන්දය.
 - 14. කටුගස්තොට රේන්දය.
 - 15. ගම්පල සහ කඩුගන්නාවේ පාරේ රේන්දය.
 - 16. රිකිල්ලගස්කඩ පාරේ රේන්දය.
 - 17. ගොක්දෙන්නාවේ රේන්දය.
 - 18. හලාතුමස සහ ගෝනාවන්සේ රේන්දය.
 - 19. හල්ලොඵ්වේ කොටුපල් රේන්දය.
 - 20. ලේවැල්ලේ කොටුපල් රේන්දය.
 - 21. අම්පිටිය සහ ගුරුදෙනියේ රේන්දය.
- ආර්. ඇන්. චේස්,
ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ වෙනුවට.
- වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 8 වෙනි දින මහනුවර කම්මරියේදීය.

NOTICE is hereby given that on Tuesday, August 14, 1900, at 2 P.M., will be put up for re-sale at the Colombo Kachcheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Arrack Rents and Toll Rents of the Western Province, the original purchasers of which may have failed to pay on or before that date the instalment for the month of July, 1900.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

From September 1, 1900, to December 31, 1901.
Arrack Rent.—Panadure.

From September 1, 1900, to December 31, 1900.

Bridges.—Victoria, Bambalapitiya, Giriulla, Sitawaka, Badureliya, and Morapitiya.

Canals.—Hendala, Kittampahuwa, Kalutara, Lockgate.

Ferries.—Hanwella, Anguruwatota, Kepu-ela.

Roads.—Kotte to Kaduwela, Colombo to Avisawella, Mirihana to Mattegoda, Kelaniya to Henaratgoda, Alutgama to Radawana, Colombo to Galle between 14th and 15th mileposts, Selathandiya to Alutapola, Negombo to Giriulla between 4th and 6th

and 8th and 9th mileposts, Negombo to Giriulla between 16th and 18th mileposts, Colombo to Kandy between 10th and 12th mileposts, Wisidagama to Wewita.

F. R. ELLIS,
Government Agent.
The Kachcheri,
Colombo, August 8, 1900.

මෙහි පහත සඳහන්වෙන කාලවලට බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන්වෙන කොසියම් අරක්කු රේන්දයක් සහ පාලම් රේන්දයක් නමුත් පලමු ගැනුම්කාරයින් විසින් වර්ෂ 1900 ක්වූ ජූලි මාසේ මාස මුදල වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 14 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙවුවොත් ඔහුන්ගේ අලාබේට වෙනුව එක් රේන්ද වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 14 වෙනි අඟහරුවාදා දවල් 2කේ කනිසමට කොලඹ කවිචේරියේදී නැවත විකුනන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් හත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින පටන් වර්ෂ 1901 ක්වූ දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

පානදුරේ අරක්කු රේන්දයද.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ් මස 1 වෙනි දින පටන් වර්ෂ 1900 ක්වූ දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා :

වික්ටෝරියාද, බම්බලපිටියේද, හිරිඳුල්ලේද, සීතාවකද, බදුරලිය සහ මොරපිටියේ පාලම් රේන්දද.

හැඳලද, කිත්තන්පහුවේද, කළුතර සහ සන්ත බස්නියමේන් ඇලරේන්දද.

හත්වැල්ලේද, අඟුරුවානොටේ සහ කැපු ඇලෙන් නොටුපල් රේන්දද.

කෝට්ටේ සිට කඩුවෙලටද, කොලඹ සිට අවිස්සා වේල්ලටද, මිරිසානේ සිට මත්තේගොඩටද, කැලණියේ සිට හෙනරත්ගොඩටද, අළුත්ගම සිට රදුවානටද, සෙල්ලත්තහන්දියේ සිට අළුතාපලටද, මිහමුවේ සිට හිරිඳුල්ලට සහ පාරේ හැනැක්ම 4෧෪ සහ ෪෧෫, 8෧෧ සහ 9෧෧ කනු අතරේද, මිහමුවේ සිට හිරිඳුල්ලට සහ පාරේ හැනැක්ම 1෪෧ සහ 18 කනු අතරේද, කොලඹ සිට නුවරට ගත පාරේ හැනැක්ම 10෧ සහ 12෧ කනු අතරේද, විසිදුගම සිට වැව්ටද, කොලඹ සිට ගාල්ලට සහ පාරේ හැනැක්ම 14෧ සහ 15෧ කනු අතරේ පාරේ රේන්දද.

ඇ. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒජන්ත විමහ.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 8 වෙනි දින කොලඹ කවිචේරියේදීය.

MISCELLANEOUS NOTICES.

WITH reference to the notification appearing in the *Government Gazette* No. 5,698 of June 22 last, Part III., page 1071, it is hereby declared that the village Ranwala in Mawata pattu of Paranakuru korale, in the District of Kegalla, is free from rinderpest, and is no longer an infected area.

Kegalla Kachcheri,
August 3, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JULY, 1900.

WESTERN PROVINCE.
COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy : yala plants are generally thriving, and are here and there already in ear. Sowing for maha has begun in some villages.
Dry grain : no cultivation worth reporting.
Other products : the supply of fruit and vegetables was good and prices were reasonable.
Prices of staple products : rice, Rs. 3 to Rs. 5 a bushel ; cocoanuts, Rs. 26 to Rs. 33 a thousand.
Rainfall : the rainfall was sufficient during the month.
Remarks on harvest prospects generally : a good yala harvest may be generally expected.
Observations on the health of the inhabitants : with the exception of several cases of fever and a few cases of dysentery, sore-eyes, measles, and whooping-cough in some parts of the district, the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy : the yala cultivation is four months old, and is not in good condition.
 Dry grain : nil.
 Other products : fruits and vegetables are scarce, but vegetables plentiful in Rayigam korale.
 Prices of staple products : rice, Rs. 4.50 per bushel in totamunes and Rs. 4 to Rs. 6 in korales ; coconuts, Rs. 30 per thousand.
 Rainfall : moderate, heavy in Rayigam korale.
 Remarks on harvest prospects generally : fair, but in Rayigam korale, owing to heavy rain, paddy plants have been damaged and a good crop cannot be expected.
 Health of people : good.
 Health of cattle : good, except in Rayigam korale, where murrain prevails.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : ploughing of paddy fields in all the divisions is partly over, and in Udunuwara some fields are ready to be sown.
 Yala : in Udunuwara, Tumpane, Harispattu, and Pata Dumbara the paddy plants are blossoming ; in Yatinuwara and Udalapata they are being weeded ; and in Pata Hewaheta they are being reaped.
 Dry grain, maha : hill paddy chenas in Yatinuwara and Tumpane are being sown. Kurakkan in Uda Bulatgama is being reaped.
 Yala : in Udunuwara, Tumpane, Harispattu, and Pata Hewaheta kurakkan plants are blossoming and ripening. In Yatinuwara, Pata Dumbara, and Uda Dumbara they are in plants.
 Rainfall : sufficient in all the divisions, with the exception of Udalapata and Uda Bulatgama, where it fell excessively.
 Prices : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 4.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; coconuts, Rs. 4 per 100.
 Health of people : in Udunuwara and Pata Hewaheta it was good ; in Uda Dumbara and Uda Bulatgama it was fair ; and in all the other divisions there were cases of fever, measles, chickenpox, and sore-eyes prevailing.
 Health of cattle : good in all divisions, with the exception of that of Udalapata, where there was murrain in the village Ulapane.

MATALE DISTRICT.

Paddy : yala crops in bud. Maha cultivation has commenced in Matale south.
 Dry grain : kurakkan crops in Matale south in ear. Gingellies and minneri crops in Matale north being gathered ; crops fair.
 Tanks in Matale north : empty ; earthwork is being done.
 Health of cattle : good, except at Naula, where rinderpest still prevails.
 Health of people : good. Two cases of choleraic diarrhoea are reported from Madawela on the North road.

NUWARA ELIYA DISTRICT.

Paddy : in Kotmale ploughing and sowing continued. In Walapane and Uda Hewaheta ploughing and sowing for yala commenced.
 Dry grain : in Kotmale kurakkan sowing continued, and in the other two divisions no work on chenas.
 Rainfall : very heavy in Kotmale. In the other two divisions there were only five rainy days.
 Health of people : there were four cases of smallpox on Naseby estate, of which two proved fatal. An outbreak of cholera occurred at Karagastalawa among the coolies. Ten cases occurred, of whom eight died.
 Health of cattle : there were a few cases of hoof-and-mouth disease at Nildandahinna.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : 3.46 in. as registered at the Public Works Department Office, Jaffna.
 Weather : the south-west monsoon was blowing hard at times. There were slight showers of rain throughout the district.
 Paddy cultivation : fields are being ploughed and manured preparatory to the ensuing cultivation.
 Dry grain cultivation : kurakkan, tenaichamy, and panichamy are nearly ripe, and harvesting has commenced, with good result. Payaru is in plants and ears.
 Tobacco cultivation : people are busy in purchasing tobacco. There is a considerable increase in the price this year.
 Health of people : generally good.
 Health of cattle : good.
 Prices of staple articles : paddy, Re. 1.75 per bushel ; rice, Rs. 4 per bushel ; chamy, Re. 1.50 ; payaru, Rs. 3.75 per bushel ; kurakkan, Re. 1.50 per bushel.

MANNAR DISTRICT.

Weather : slight drizzling on the 21st and the three subsequent days amounted to .25 in. The days were cloudy, and heat consequently moderate. Wind generally from the south-west.
 Agriculture : fields and tobacco gardens being manured. Kalapokam paddy stacks being threshed in some villages.
 Health of people : satisfactory.
 Health of cattle : satisfactory.
 Price of grain : rice, Rs. 5 per bushel ; paddy, Re. 1.60 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : there were a few refreshing showers of rain about the middle of the month. The south-west wind prevailed.
 Crops : the threshing of kalapoka paddy stacks is nearly over. The idaippoka cultivation under the springs at Kumarapuram, Mulliavalai, and Tanniyuttu is in the plant stage. Tobacco has fetched a much higher price than last year. Preparations for the ensuing kalapoka cultivation are going on.
 General health : satisfactory. Children had whooping cough. Mosquitoes are fast disappearing. Cattle were healthy.

Prices of articles : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 3.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; varaku, 75 cents per bushel ; ellu, Rs. 3.50 per bushel ; kollu, Rs. 2 per bushel ; uluntu, Rs. 3.50 per bushel ; payaru, Rs. 3.50 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Paddy : in some parts of the district the yala harvest was reaped. It is, on the whole, a satisfactory one. Miscellaneous : vegetables were plentiful. Coconut crop is fair. Price varies from Rs. 25 to Rs. 30 per thousand.

Price of staple food : rice, Rs. 4.50 per bushel ; paddy, Rs. 2 per bushel.

Health : satisfactory. There were a few cases of dysentery and fever.

Cattle disease : cattle were free from disease.

Rainfall : 10.52 in.

MATARA DISTRICT.

Paddy : yala being harvested and maha cultivation begun.

Dry grain : restricted cultivation. Prospects : good.

Value of paddy : Rs. 2 a bushel.

Value of dry grain : amu, Re. 1.50 ; kurakkan, Re. 1.

Health of people : good. In Wellaboda pattu a few cases of dysentery broke out, resulting in four deaths.

Health of cattle : good.

HAMBANTOTA DISTRICT.

[Report not received.]

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : etala crop in blossom. Munmari preparations for sowing commenced.

Price of grain : paddy, Re. 1.25 per bushel. Other grains : nil.

Rainfall : 1899, nil. ; 1900, 3.05 in.

Public health : good. A few cases of sore-eyes, and whooping-cough among children, especially in the north.

Health of cattle : good.

TRINCOMALEE DISTRICT.

Rainfall : 1.04 in.

Paddy : pinmari cultivation in Koddigar ready to be harvested. Cultivation in Tamblegam partly ripe.

Tobacco : nearly all sold.

Fishery : good.

Health of people : satisfactory.

Health of cattle : fair.

Price of staple articles : paddy, Re. 1.30 per bushel ; rice, Rs. 3.75 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Dewamedi Hatpattu.—Paddy : yala crop ripening. Bad ploughing going on for the maha.* Prospects : yala very bad owing to insufficient rain. Maha prospects : fair. Fine grain : crops fair. Nearly finished reaping. Prospects : fairly good. Drought spoiled young crop. Rain : few slight showers. Health of people : fair. Not much fever, except amongst children. Other ordinary ailments, such as colds, coughs, parangi, &c., prevalent. Health of cattle : good.

Katugampola Hatpattu.—Paddy crops and yala lands earing. Maha lands being ploughed. Prospects : good. Fine grain : mun crops gathered. Minneri, &c., maturing. Prospects : good. Rained about eighteen days in the month. Health of people : bad. Fever prevailing in all the villages. Some cases also of dysentery in Pitigal korale. Health of cattle : good.

Hiriyala Hatpattu.—Paddy : yala crops earing, and maha being ploughed for. Prospects : favourable, as there was sufficient rain. Fine grain : harvest time. Prospects : favourable, as there was sufficient rain. Health of people : good, excepting seven cases of measles reported from Hetahaye korale. Health of cattle : good, though hoof-and-mouth disease has just broken out in a few villages.

Dambadeni Hatpattu.—Paddy : yala crops about three months old, and in a flourishing state. Fields being prepared for maha harvest. Prospects : fair. Fine grain : minneri, amu, and kurakkan young. Green peas ripening. Prospects : satisfactory. Rainfall : satisfactory. Health of people : fever all over the district. Health of cattle : good.

Wanni Hatpattu.—Paddy : crops progressing favourably. Greater part young, and remainder middling. Prospects : seem fair. Fine grain : crops all matured and being taken in. There has been no rain this month, except some light showers on the 16th, 17th, and 18th. Health of people and cattle : good.

Weudawili Hatpattu.—Paddy : lands were ploughed and not sown. Weather was favourable. Crops of paddy lands cultivated during the previous months are thriving remarkably well. Fine grain : no chenas cultivated during the month. The crops of chenas cultivated during the previous months are looking healthy. Health of people : fever prevalent everywhere in the division. Health of cattle : fair. Rainfall during the month sufficient.

PUTTALAM DISTRICT.

Paddy : in Demala hatpattu the yala crops are in various stages of growth, and are good, except in Kirimetiya pattu. In Puttalam pattu division the crops are blossoming and good. In Kalpitiya division fields have not yet been sown.

Fine grain : in Demala hatpattu the crops are being reaped and fair. In Puttalam pattu division the crops are young. In Kalpitiya division there has been no fine grain cultivation.

Staple products : the price of rice ranged from Rs. 3.50 to Rs. 5.50 per bushel ; paddy, from Re. 1.25 to Re. 1.75 per bushel ; kurakkan, from Re. 1 to Re. 1.50 per bushel ; and coconuts from Rs. 3 to Rs. 4.50 per 100 nuts.

Health of the people : in general satisfactory.

Rainfall : the rainfall registered at Puttalam is .05 of an inch.

CHILAW DISTRICT.

[Report not received].

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

[Report not received.]

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Paddy: harvesting nearly over; yield so far good.

Chenas: kollu crop in Udukinda harvested; yield good. Chenas being cleared.

Fruits and vegetables: scarce and dear.

Health of cattle: good.

Health of people: good. An outbreak of diarrhoea reported from Alutnuwara about the middle of the month has since disappeared. A few cases of fever and dysentery reported from Sittarama.

Weather: dry.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy: in Kuruwiti, Nawadun, Kolonna, and Kukul korales yala crops in some fields are blossoming and in others ripening; prospects are unfavourable on account of heavy rain. In Kuruwiti and Nawadun korales fields for the maha crop are being prepared for cultivation. In Atakalan, Meda, Kadawata, and Kolonna korales the maha crops are earing and getting ripe; prospects are favourable.

Dry grain: in Kuruwiti, Nawadun, and Atakalan korales the maha crops are being sown. In Kolonna, Kadawata, and Meda korales chenas for the maha crops are being cleared. The yala crops in Nawadun, Kolonna, and Kukul korales are blossoming; prospects are favourable. In Kuruwiti and Nawadun korales crops on owiti are blossoming; prospects are favourable. In Kukul korale amu chenas are being cleared for cultivation.

The health of the people is satisfactory.

KEGALLA DISTRICT.

Paddy, yala: prospects are good. Fields are being ploughed for cultivation of maha.

Dry grain: sowing of hill paddy and iringu is in progress. Kurakkan has been sown. Tana has been sown in parts of Beligal korale. The present weather is favourable for all crops.

Prices: paddy, Re. 1.25 to Re. 1.50 per bushel; hill paddy, Re. 1.25 per bushel; kurakkan, Re. 1.12 per bushel; amu, Re. 1 per bushel.

Rainfall: Ruwanwella, 27.46 in.

Cattle disease: rinderpest, which broke out during the month at Aranayaka, Molagoda, and Panakawa in Four Korales, has died out; the disease which prevailed at Ranwala, near Kegalla, has also disappeared, no fresh cases having been reported since the 17th ultimo. It is prevailing at Karawudeniya, Yatiyantota, Nawata, Kitulgala, and Timbiripola in the Three Korales, where every precaution is being taken by headmen to prevent the spread of the disease.

Health of people is fair. Fever is on the decrease.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


In the matter of lands commonly called and known as Delgahagodamukalana, Punchigamakanda, and Hakurayewatta, situate in the village of Nangalla in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Eleventh day of July, 1900, order and declare that the said lands, commonly called and known as Delgahagodamukalana, Punchigamakanda, and Hakurayewatta, situate in the village of Nangalla in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lots 5, 6, and 18 in preliminary plan No. 483 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 52 acres 3 roods and 12 perches, and bounded as follows:—

1. Delgahagodamukalana (P. P. $\frac{483}{5}$): on the north by Borellahena, Wekandahena, and the village boundary of Tulhiriya village; on the east by Ambahamulahena, Kolapaganalahena, Konghamullahena,

Polwattadeniyehena, and Katuwagalalayehena ; on the south by Palkadahena, Ihalakurupayahena, Kurulupayahena, Kongahamulawatta, Delgomugahena ; on the west by Okurugahamullahena, Uliyanpanguwahena, Tunmodarahena, Kongahamulahena, Hurigahamadahena.

2. Punchigamakanda (P. P. $\frac{483}{6}$) : on the north by Ritigahamulahena and the village boundary of Tulhiriya village ; on the east by Ambagahayayehena and Ambagahayayehena (P. P. $\frac{483}{8}$) ; on the south by Dawatagahamulahena (P. P. $\frac{483}{7}$) : on the west by Hitinawatta and the village boundary of Tulhiriya village.



Situation : Nangalla village in Otara pattu of Beligal korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
5	Delgahagodamukalana	33 0 11
6	Punchigamakanda	3 2 32
18	Hakurayewatta	16 0 9

Surveyor-General's Office,
Colombo, November 30, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

3. Hakurayewatta (P. P. $\frac{483}{18}$) : on the north by Ihalakurulupayia and Palkadakumbura ; on the east by Pahalawatta (chena) lands described in title plan 147,214 called Mukalanwattchena, Damunugahamullehena, and Pahalawattchena, land described in title plan 147,216 called Welengollehena, land described in title plan 147,217 called Kebellagahamulahena, land described in title plan 147,218 called Palliyahena ; on the south by land described on title plan 147,219 called Siyambalagaha or Metiwalagepallewattchena ; on the west by Millagahamullawatta—are the property of the Crown.


Kegalla Kacheheri,
July 11, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Minimaramukalana and Yatapanamukalana and Yatapana, situate in the village of Tiyambarahena in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Seventeenth day of July, 1900, order and declare that the said lands, commonly called and known as Minimaramukalana and Yatapanamukalana and Yatapana, situate in the village of Tiyambarahena in the



Situation : Tiyambarahena village in the Kanduhaha pattuwa of Paranakuru korale.

Preliminary plan 519.		Extent.	
Lot.	Name of Land.	A.	R. P.
1344	Minimaramukalana and Yatapanamukalana	3	2 15
1345	Do.	0	2 21
1346	Do.	0	1 20
1347	Do.	0	3 25
E 66	Do.	8	2 8
Preliminary plan 8,521.			
6563	Yatapana	5	2 30

Surveyor-General's Office,
Colombo, December 22, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lots 1,344, 1,345, and E 66 on preliminary plan 519, and lot 6,563 on preliminary plan 8,521, and lots 1,346 and 1,347 on preliminary plan 519 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 19 acres 2 roods and 39 perches, and bounded as follows:—

(1) Minimaramukalana and Yatapanamukalana (lots 1,344, 1,345, and E 66 on preliminary plan 519) and Yatapana (P. P. 8521): on the north by Gurugoda-oya; on the east by Atoluhena, Atoluwa, a reservation, Uda-ambagahahena, Dampitiyahena; on the south by Dampitiyawatta, Dewalewattahena, and Dewalewattahena reservation; on the west by Gurugoda-oya, Ilagotupolahena, Ilagotupolahena reservation, reservation on Gurugoda-oya, and Gurugoda-oya.

(2) Minimarumukalana and Yatapanamukalana (P. P. $\frac{519}{1346, 1347}$): on the north by Dewalewattahena

and Dewalawattahena reservation; on the east by Dewalewattahena; on the south by Kahatatennehena, Galakotuwehena, and Hara-attehena, and reservation on the Gurugoda-oya, consisting of portions of the above chevas, Kahatatennehena, &c.; on the west by Gurugoda-oya—are the property of the Crown.


Kegalla Kachcheri,
July 17, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Kobiladeniyahena, Moragollakandamukalana, and Dikkelemukalana, situate in the village of Talewala in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under



Situation: Talewala village in Mawata pattuwa of Paranakuru korale.
Preliminary plan 430.

Lot.	Name of Land.	Extent. A. R. P.
1110	Kohiladeniyahena	1 0 30
1111	Do.	0 0 6
1112	Do.	0 0 28
1259	Moragollakandamukalana	1 2 8
4811	Dikkelemukalana	28 0 0

Surveyor-General's Office,
Colombo, December 22, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Eleventh day of July, 1900, order and declare that the said lands, commonly called and known as Kohiladeniyahena, Moragollakandamukalana, and Dikkelemukalana, situate in the village of Talewala in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lots 1,110, 1,111, 1,112 on preliminary plan 430, lot

1,259 on preliminary plan 493, and lot 4,811 on preliminary plan 219 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 30 acres 3 roods and 32 perches, and bounded as follows:—

(1) Kohiladeniyahena (lots 1,110, 1,111, 1,112 on preliminary plan 430): on the north by a jungle path; on the east by Kohiladeniyakumburepillewa; on the south by Galasadare-ela; on the west by Galasadare-ela, Kekunehena, and Kohiladeniyahena.

(2) Moragollakandamukalana (P. P. $\frac{493}{1259}$): on the north and east by Gerandiyangehena; on the south by Katukangollehena, and a portion of Moragollakandemukalana claimed by the Crown; on the west by Moragollakandemukalana claimed by the Crown.

(3) Dikkelemukalana (P. P. $\frac{219}{4811}$): on the north by the village boundary of Paragammana village, and Tuttiripitiyehena; on the east by land described on title plan 183,479 called Rukkattanagahadeniya, Rukkattanagahadeniyehena, Narangahamuladeniyagawahena, Naranhena, Halgahamuladeniya, Galgoda-aswedduma, Galgoda-asweddumepillewa, Galgoda-aswedduma, and Delgahamulawatta; on the south by Pansaladeniyehena and a path; on the west by Korasawelgalehena, Wattedehena, land described on title plan 181,269 called Bulugahadeniya, Meddaduwehena, land described on title plan 183,478 called Dangahadeniya and Meddaduwehena—are the property of the Crown.

Kegalla Kachcheri,
July 11, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Pitakandemukalana and Talgamamukalana, Pitakandamukalana, &c., Pitakandamukalana, Diwulkonahena, Kalugalbodamukalana, Kekirimukalana, &c., forming one block, situate in the villages of Talgama, Bodawila, and Wadukanda in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Eleventh day of July, 1900, order and declare that the said land, commonly called and known as Pitakandemukalana and Talgamamukalana, Pitakandamukalana, &c., Pitakandamukalana, Diwulkonahena, Kalugalbodamukalana, Kekirimukalana, &c., situate in the villages of Talgama, Bodawila, and Wadukanda in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lots 472, 473, and 474 in preliminary plan 237 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 132 acres 1 rood and 22 perches, and bounded as follows: on the north by a road, Galketiya-ela, and Galketiya-hena claimed by Setuwa Duraya; on the east by Galketiya-hena claimed by Kiri Duraya and others, Kongahamullehena claimed by R. Kira and others, Nugamullehena claimed by R. Ukkuwa and others, Kongahamullehena claimed by R. Kira and others, Egodawattahena claimed by R. Dinja and others, Digalawatta claimed by R. Kira and others, Wewakumburagodakanatta and Wewakumbura claimed by R. W. Kira and others, Mahausagalawatta claimed by L. W. Appuwa, Weragodakandehena (P. P. $\frac{237}{474\frac{1}{2}}$) and Waragodakandehena claimed by R. Kira and others, Panwattemullehena claimed by R. W. Ukkuwa, Weragodakandehena claimed by R. W. Kira and others, Kotugallahena claimed by R. W. Ukkuwa and others, Kekirihena claimed by H. P. Ukkuwa and others; on the south by Buluwahena and Buluwahena (P. P. $\frac{237}{474\frac{1}{2}}$) claimed by Kirisaduwa Duraya, Kalugalbodahena claimed by L. Duraya, Weralugollehena claimed by W. D. Kira, Minunwattahena claimed by R. P. Ukkuwa and others, and Kahagala-oya; on the west by a water-course, Nikagollehena and Kapukotuwahena (P. P. $\frac{237}{474\frac{1}{2}}$) claimed by M. P. Kirisaduwa Duraya and others, Kandehena claimed by H. P. Ukkuwa and others, Gallandehena claimed by L. W. Appuwa and others, Bogahamullehena and Dorawahena claimed by R. W. Kira and others, Dorawahena and Dewelkona Asweddumakumbura claimed by L. W. Appuwa and others, Dawelkoue Asweddumakumbura claimed by Attadassi Teruunanse, Badalamullehena claimed by L. W.

Appuwa and others, Badalamullehenawatta claimed by Attadasi Terunnase, Badalamullehena claimed by R. W. Kira, Badalamulledeuiya claimed by T. Wattuwa, Badalamullehena and Kapukotuwehena claimed by



Situation : O tara pattu in Beligal korale.

Village—Talgama.

Lot.	Name of Land.	Extent. A. R. P.
472 ...	Pitakandemukulana	... 0 2 17
473 ...	Village—Talgama, Bodawila, and Wadukanda. Talgamamukulana, Pitakandamukulana, &c.	... 47 2 32
474 ...	Village—Wadukanda and Bodawila. Pitakandamukulana, Diwulkonahena, Kalugalbodamukulana, and Kekirimukulana	... 84 0 13

Surveyor-General's Office,
Colombo, October 30, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

A. P. Kirisaduwa Duraya and others, Ehelawatta claimed by A. P. D. Salu, and Pillagawahena claimed by R. Mohota and others—is the property of the Crown.


Kegalla Kachcheri,
July 11, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of Ordinance No. 1 of 1897, declaring the Land to be Crown Property.

In the matter of land commonly called or known as Dikkele, situate in the village of Kosgoda in the Bentota-Walallawiti korale, in the Southern Province, and of the Ordinances No. 1 of 1897 and No. 1 of 1899.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the said date of the said notice, I, George Merrick Fowler, Government Agent, Southern Province, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Fourth day of August, 1900, order and declare that the said land, commonly called and known as Dikkele, situate in the village of Kosgoda in the Bentota-Walallawiti korale, in the Southern Province, and shown in preliminary plans Nos. 451 and



Land called Dikkele, in extent 196A. OR. OP., situated in the village Kosgoda in Bentota-Walallawiti korale in the Galle District.

Surveyor-General's Office,
Colombo, September 21, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

4,634 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 196 acres, and bounded as follows : on the north by lands described in title plans Nos. 84,673, 84,667, 84,666, 84,677, 84,665, 84,680, 84,678, 84,679, and 84,681 ; south by lands described in title plans Nos. 84,640, 84,641, 84,642, 84,643, 84,654, 84,655, 84,656, 84,639, 84,657, and 84,636 ; east by minor road from Uragaha to Bentota and title plan No. 84,679 ; and west by lands described in title plans Nos. 84,652, 84,653, 84,676, 84,651, 84,647, 84,644, 84,646, and 84,674—is the property of the Crown.

Galle Kachcheri,
August 4, 1900.


GEORGE M. FOWLER,
Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Issenbessawewa, situate in the village of Punewa in the Kadayat korale of Nuwaragam palata, in the North-Central Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land

or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Leonard William Booth, Government Agent of the North-Central Province, under and by virtue of the powers vested in



Lot 5,305, called Issanbessawewa, in extent 1,092A. OR. OP., situated in Punewa village in Kadawat korale of Nuwarakalawiya District.

Surveyor-General's Office,
Colombo, September 1, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Nineteenth day of July, 1900, order and declare that the said land, commonly called and known as Issanbessawewa, situate in the village of Punewa in

the Kadawat korale of Nuwaragam palata, in the North-Central Province, and shown as lot 5,305 in preliminary plan No. 1,781 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 1,092 acres, and bounded as follows: on the north by the boundary line of Kudahamillawakele, 6 ft. wide, cleared by the Forest Department; on the west by the North road; on the east by the pinpara from Tammanewa to Kudahamillewa; and on the south by the boundary line of Issenbessawakele, 6 ft. wide, cleared by the Forest Department, is the property of the Crown.


Anuradapura Kachcheri,
July 19, 1900.

L. W. BOOTH,
Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Pallegalamukalana and Galudupitiya, situate in the villages of Debatgama Udabage and Debatgama in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do



Situation: Debatgama Udabage village in Tumpalata pattuwa of Paranakuru korale.

Preliminary plan 8,017.

Lot	Name of Land.	Extent.
		A. R. P.
5291	Pallegalemukalana	49 2 12
Preliminary plan 422.		
1086	Galudupitiya	4 0 20
1087	Do.	0 2 38
1088	Do.	0 1 20

Surveyor-General's Office,
Colombo, December 22, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

hereby on this Twelfth day of July, 1900, order and declare that the said lands, commonly called and known as Pallegalamukalana and Galudupitiya, situate in the villages of Debatgama Udabage and Debatgama in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lots 5,291 on preliminary plan 8,017 and lots 1,086, 1,087, and 1,088 in preliminary plan No. 422 of lands situate in the said village, a certified copy

whereof is hereunto annexed, and containing in extent about 54 acres 3 roods and 10 perches, and bounded as follows :—

Pallegalamukalana (P. P. $\frac{8017}{5291}$) : on the north by Urakandalutwatta and the korale boundary of Galboda korale ; on the east by Galwalakapapuhena, Kehelwarauwehena, Palawalgolahena, Kandandaman-kadahena ; on the south by Kapuhena, and Migahahena ; on the west by Polagalamukalana and Urakanda estate described on title plan 44,104.

Galudupitiya (lots 1,086, 1,087, and 1,088 on preliminary plan 422) : on the north by a portion of Crown land called Gorakagahamullehenamukalana and the village boundary of Parapitiya village ; on the east by Crown land called Gorakagahamullehenamukalana, a path, Attalewatta, and the village boundary of Parapitiya village ; on the south by Denagewatta ; on the west by Weyanelia-ela and Mala-ela—are the property of the Crown.


Kegalla Kacheheri,
July 12, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of Ordinance No. 1 of 1897, declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Nawatotakele or Banwelduwakele, situate in the village of Induruwa in the Bentota-Walallawiti korale, in the Southern Province, and of the Ordinances No. 1 of 1897 and No. 1 of 1899.

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the



Land called Nawatotakele or Banwelduwakele, in extent 276A. Or. Or, situated in the village Induruwa in Bentota-Walallawiti korale, in the Galle District.

Surveyor-General's Office,
Colombo, September 21, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

said land or to any interest therein within the period of three months from the said date of the said notice, I, George Merrick Fowler, Government Agent, Southern Province, under and by virtue of the powers vested in

me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Fourth day of August, 1900, order and declare that the said land, commonly called and known as Nawatotakele or Banwelduwakele, situate in the village of Induruwa in the Bentota-Walallawiti korale, in the Southern Province, and shown in preliminary plans Nos. 399 and 1,823 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 276 acres, and bounded as follows : on the north by title plans Nos. 73,003, 73,002, 84,660, 84,659, 84,658, 84,645, 84,644, and 84,640 ; east by title plans Nos. 53,187, 145,833, 53,171, 168,777, 168,786, 70,842, 70,841, and 70,840 ; south by a footpath ; and west by title plans Nos. 70,843, 70,384, 148,831, 154,161, 156,190, 53,173, and 53,165—is the property of the Crown.


Galle Kachcheri,
August 4, 1900.

GEORGE M. FOWLER,
Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Basnigalahena and Katukangollehenyaya, situate in the village of Malawita in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa,



Situation : Malawita village in Mawata pattuwa of Paranakuru korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
4810	Basnigalahena, Katukangollahena, and other chenas	67 0 0

Surveyor-General's Office,
Colombo, December 22, 1899.

S. J. C. MORE,
for Surveyor-General.

under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Twelfth day of July, 1900, order and declare that the said land, commonly called and known as Basnigalahena and Katukangollehenyaya, situate in the village of Malawita in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lot 4,810 in preliminary plan No. 218 of lands situate in the said

village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 67 acres, and bounded as follows : on the north by the village boundary of Halloluwa village ; on the east by Suandelpotehena, a stream, Wewelhena, Galkadulletennehena, Haduhena, a stream, Puwakgahatennehena, Marawemulatennahena, Pussahena, and Meepandiragalahena ; on the south by the village boundary of Halmessa village, Etambagahamulatenna, and Hewanmadahena ; on the west by the village boundary of Damunupola village a rock, Diyarollahena, Batapanduramulahena, Etambagahamulahena, Paragahamulatenna, Rassullekumbura, Rassaullehena, Berakatehena, Waulubuluwahena, a rock, Warakawehena, and Hapugahamulatenna—is the property of the Crown.

Kegalla Kachcheri,
July 12, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


In the matter of land commonly called and known as Akahekandamukalana, situate in the villages of Bodawila and Wadukanda in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Eleventh day of July, 1900, order and declare that the said land, commonly called and known as Akahekandamukalana, situate in the villages of Bodawila and Wadukanda in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lot 475 in preliminary plan No. 237 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 48 acres and 11 perches, and bounded as follows : on the north by Boralahena and Wadukandahena ; on the east by Crown forest called Hewandenikandemukalana, Hewandenyahena, Crown forest called Hewandenikandemukalana, and the village boundary of Hatnagoda village ; on the south by Diganwelahena, a portion of the village boundary of Hatnagoda village, Galagawadeniyahena, and Galagawadeniyawatta ; on the west by Kahagal-oya, Medellahenaowita, Tennehena, Veruluhena (P. P. 237), Etaellahena, Pillamullehena, Kotugallahena, and Narangahamulahenyaya—is the property of the Crown.

Kegalla Kachcheri,
July 11, 1900.

BERTRAM HILL,
Assistant Government Agent.

[For Tracings see page 1458.]



Situation : Bodawila and Wadukanda villages in the Otara pattu of Beligal korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
475 ...	Akakekandamukulana	... 48 0 11

Surveyor-General's Office,
Colombo, October 30, 1899.

S. J. C. MORE,
for Surveyor-General.